



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

සිප්පම/බි/එස්එල්ආර්සී/1/එස්/2024

මගේ අංකය
எனது இல.
Your No.

දිනය
திகதி
Date

2025 ජූලි 23 දින



සභාපති

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

යටපත්ත වාර්තාව මේ සමඟ එවා ඇත.

පී.එච්.ඩී. ධර්මසාරථ
විගණකාධිපති (වැ.බ.)

පිටපත් :
ලේකම් - ජනමාධ්‍ය අමාත්‍යාංශය
ලේකම් - මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

සිප්එම්/බී/එස්එල්ආර්සී/1/එස්එ/2024

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2025 ජූලි 23 දින

සභාපති

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි 07 ඡේදය ප්‍රකාරව මාස 03 හෝ ඊට වඩා අඩු කල්පිරීමේ කාලයකින් යුතු ආයෝජන පමණක් මුදල් හා මුදල් හා සමාන දෑ හි හඳුනාගත යුතු වුවත්, සංස්ථාව විසින් වසරක කල්පිරීමේ කාලයක් සඳහා ලංකා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ආයෝජනය කර තිබූ රු.33,000,000 ක් වටිනා ස්ථාවර තැන්පතු, මුදල් හා මුදල් සමාන දෑහි දක්වා තිබුණි.
- (ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 හි 5.5.13 සිට 5.5.16 දක්වා වන අපේක්ෂිත ණය අලාභ (Expected Credit Loss) ඡේද ප්‍රකාරව මූල්‍ය වත්කමක ණය අවදානම මූලික හඳුනාගැනීමේ සිට සැලකියයුතු අන්දමින් වැඩි වී ඇත්නම් හානිකරණ අලාභ සඳහා ගැලපීම් කළයුතු වුවත් අයකරගැනීමේ ඉහළ අවදානමක් පවතින, නියෝජිත හා සෘජු ණයගැති වටිනාකම වන රු.28,505,006 ක් සඳහා හානිකරණ අලාභ වෙන්කර නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21 ප්‍රකාරව, සංස්ථාව විසින් 2019 වර්ෂයේ සිට විදේශ මුදලින් මිල දී ගන්නා ලද විදේශීය වැඩසටහන් වෙනුවෙන් සැපයුම්කාර ආයතන වෙත සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ගෙවිය යුතුව පවතින හිඟ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 219,070 ක් එදිනට පැවති තැන් විනිමය අනුපාතය අනුව පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කළ යුතු වුවත් ඩොලරයේ විකුණුම් මිල අනුව පරිවර්තනය කිරීම නිසා විනිමය හුවමාරු අලාභය අඩුවෙන් හඳුනා ගැනීම හේතුවෙන් වර්ෂයේ අලාභය හා උපවිත වියදම් රු.8,532,309 ක වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) මෙහෙයුම් කටයුතු සඳහා තාක්ෂණික උපකරණ බහුලව භාවිතය තුළ සිදුවන නිරන්තර යල්පැනීම් හා වත්කම් ඌන උපයෝජිත හා නිශ්කාර්ය වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 හි 09 ඡේදය ප්‍රකාරව සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේම වත්කම් හානිකරණය පිළිබඳ පරීක්ෂාවක් සිදු කළ යුතු වුවත් සංස්ථාව විසින් වත්කම් හානිකරණ පිළිබඳ තක්සේරුවක් සිදු කර හානිකරණ අලාභ ගිණුම් වලට හඳුනාගෙන නොතිබුණි.
- (ඉ) වසර 09 ක පමණ කාලයක සිට භාවිතයෙන් තොරව පැවති වටිනාකම රු.195,049,281 ක් වූ යල්පිනු නොග 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල අවසන් තොගය තුළ ඇතුළත් වී තිබුණි. තවද එම යල්පිනු තොගය සම්බන්ධයෙන් විගණිත දිනය වූ 2025 ජුනි 19 දින තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.



(ඊ) 2023 දෙසැම්බර් 31 දිනට උපවිත වියදම් ලෙස ආසියානු පැසිෆික් විකාශන සංගමයෙහි (ABU) සාමාජිකත්වය වෙනුවෙන් රු.25,651,993ක් ගිණුම්ගත කර තිබුණද සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂය ලෙස එම වටිනාකම රු.26,651,993 ක් ලෙස ගෙන තිබුණි. ඒ අනුව, විනිමය හුවමාරු අලාභය (ABU හා AIBD වෙනුවෙන්) රු.16,782,075 ක් වියයුතු වුවත් රු.15,782,075ක් ලෙස ගෙන තිබීම නිසා වර්ෂයේ අලාභය හා උපවිත වියදම් රු.1,000,000ක් අඩුවෙන් ගිණුම් ගත කර තිබුණි.

(උ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ආයතන හා පුද්ගලයින් 29 දෙනෙකු විසින් සෘජුව ප්‍රේෂණය කර තිබූ රු.2,580,460ක වටිනාකමක් හඳුනාගෙන අදාළ ගිණුම් වලින් නිරවුල් කිරීමට කටයුතු නොකර කලින් ලැබීම් ගිණුමට බැර කර තිබුණි. මේ හේතුවෙන් ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.

(ඌ) ණයගැති ආයතන 06කින් ලද ශේෂ සනාථනයන් අනුව එකතු වටිනාකම රු.62,960,000ක් වූ ණයගැති ශේෂයන් සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනයන්හි රු.66,595,307ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.3,635,307 ක් වූ වෙනස සසඳා නොතිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම

මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් අංක 1.2 කෙරෙහි අවධානය යොමු කෙරේ. සමාලෝචිත වර්ෂය අවසන් වන විට සංස්ථාවේ ශුද්ධ වත්කම් රු.631,441,791 ක සෘණ අගයක් දක්වා පිරිහී තිබුණු අතර 2023 වර්ෂයේ දී එය රු.567,799,343 ක සෘණ අගයක් ගෙන තිබුණි. 2024 ජනවාරි 01 දිනට රු.1,459,985,460 ක් වූ රඳවාගත් ලාභයේ සෘණ ශේෂය සමාලෝචිත වර්ෂයේ රු.255,482,264 ක අලාභය සහ වර්ෂය තුළදී සිදුකරන ලද පෙර වර්ෂ ගැලපුම්වලින් පසුව සමාලෝචිත වර්ෂය අවසානය වන විට රු.1,763,427,908 ක සෘණ වටිනාකමක් දක්වා තවදුරටත් පිරිහී තිබුණි. 2021 වර්ෂයේ සිට සංස්ථාවේ කාරක ප්‍රාග්ධන තත්වය සෘණ අගයක් වූ අතර එනම් රු.254,309,644 ක් වූ සෘණ කාරක ප්‍රාග්ධන තත්වය 2023 වර්ෂයේ දී රු.600,839,596 ක සෘණ කාරක ප්‍රාග්ධන තත්වයක් දක්වා වර්ධනය වී තිබුණු අතර සමාලෝචිත වර්ෂය තුළ දී එම සෘණ කාරක ප්‍රාග්ධන තත්වය රු.759,976,255 දක්වා තවදුරටත් වර්ධනය වී තිබුණි.



1.4 සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු.

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් අනෙකුත් තොරතුරු මත හා මා විසින් කරන ලද කාර්යයන් මත පදනම්ව, මෙම අනෙකුත් තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි ලෙස දක්වා ඇති බව මම නිගමනය කරන්නේ නම්, එම කරුණ මා විසින් වාර්තා කිරීමට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මට වාර්තා කිරීමට කිසිවක් නැත.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංස්ථාව ආවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය



නිරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.

2. වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සංස්ථාව පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(i)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ 1.2 (ඇ) හා (ඉ) ඡේද වල දක්වා ඇති නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සංස්ථාව සම්බන්ධවී යම් ගිවිසුමක්



සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර අදාළ ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීතිරීති / විධානයට යොමුව	වටිනාකම (රු.)	නිරීක්ෂණ
(අ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය		ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවද සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2024 අප්‍රේල් 11 දිනදීය.
(ආ) 1983 අංක 12 33,857,952 දරන පාරිතෝෂිත ගෙවීමේ පනතේ 5(1) සහ 5(4)(1) වගන්ති		සේවකයෙකු සේවය අවසන් කළ දින සිට මසක් ඇතුළත එම සේවකයාට හිමි පාරිතෝෂිතය සේවා යෝජකයා විසින් ගෙවියයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසන් දිනට 2022, 2023 වර්ෂයන්ට අදාළව රු.19,638,986 ක් හා 2024 වර්ෂයට අදාළව රු.14,218,966 ක් වශයෙන් ගෙවිය යුතු මුළු පාරිතෝෂිත වගකීම රු.33,857,952 ක් විය. 2022 හා 2023 වර්ෂයේ පාරිතෝෂිත ගෙවීම් නියමිත දිනට නොගෙවීම හේතුවෙන් රු.3,078,878 ක අධිභාරයක් සංස්ථාව විසින් ගෙවා තිබුණි.





(ඇ) 1958 අංක 15 590,384
 දරන සේවක
 අර්ථසාධක
 අරමුදල්
 පනතෙහි 16
 වගන්තිය

සංස්ථාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස සඳහා රු. 36,309,686ක් හා සමාලෝචිත වර්ෂයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ මැයි යන මාස සඳහා රු. 37,721,745ක් ද වශයෙන් සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය විගණිත දින වන 2025 මැයි 30 වන විටත් ගෙවීමට කටයුතු කර නොතිබුණි. එසේම, 2023 වර්ෂයේ පෙබරවාරි, අප්‍රේල් හා මැයි මාස තුළ දී නියමිත දිනට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් දායකත්ව වටිනාකම නොගෙවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව විසින් අධිභාර ලෙස රු. 590,384ක් ගෙවා තිබුණි.

(ඈ) 2002 අංක 14
 දරන එකතු කළ
 අගය මත බදු
 පනතෙහි 26(1)
 සහ 27(1)
 වගන්ති

සංස්ථාව විසින් 2019 සිට 2024 වර්ෂය දක්වා කාලයට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රු. 573,851,370 ක් වූ එකතු කළ අගය මත බදු මුළු වටිනාකම තුළ සමාලෝචිත වර්ෂය සඳහා වූ රු. 211,864,319 ක බදු වගකීම නියමිත දිනට නොගෙවා තිබීම මත ඉහත පනතෙහි 27(1) වගන්ති ප්‍රකාරව සංස්ථාව විසින් ගෙවිය යුතු දඩ මුදල රු. 68,862,164 ක් ව පැවතුණි.

(ඉ) 2021 17,580,936
 නොවැම්බර් 16
 දිනැති රාජ්‍ය
 ව්‍යාපාර
 දෙපාර්තමේන්තු
 වක්‍රලේඛය

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ 03(1) වගන්තිය ප්‍රකාරව නැවත සංස්ථාව වෙත අය කර ගත නොහැකි 2023 වර්ෂයේ වෙනත් ලැබිය යුතු දෑ හි තැන්පතු හා අත්තිකාරම් යටතේ දක්වා තිබූ රු. 21,030,312 ක ආර්ථික සේවා ගාස්තු හා රු. 3,449,382 ක වෙනත් ගෙවිය යුතු දෑ හි දක්වා තිබූ ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු යන වටිනාකම් දෙකෙහි ශුද්ධ වටිනාකම රු. 17,580,936 ක් නිසි ක්‍රියාවලීන් අනුගමනය කිරීමෙන් තොරව, රඳවාගත් ඉපයීම් මගින් කපාහැර තිබුණි.



(ඊ)	2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතෙහි 17 හා 18 වගන්ති	සමාලෝචිත වර්ෂය සඳහා රු.30,161,121 ක සමාජ ආරක්ෂණ දායකත්ව බදු සමාලෝචිත වර්ෂය අවසන් දින වන විටත් ගෙවා නොතිබුණු අතර ඉහත පනතෙහි 18 වගන්තිය ප්‍රකාරව හිඟ බදු මුදල මත සංස්ථාව විසින් ගෙවිය යුතු දඩ මුදල රු.3,619,335 ක් ව පැවතුණි.
-----	---	--

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සංස්ථාවේ බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණය හැර සංස්ථාවේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව

2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.3.2(ආ) , 2.6.1(අ)(ii) සහ 6.3.7(i) ප්‍රකාරව ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් තාක්ෂණික ඇගයීම් කමිටු පත්කළ යුතු අතර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් පිරිවිතර සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම සිදු කළ යුතුය. එමෙන්ම ලංසු ලේඛනය සහ ලංසු විවෘත කිරීමට අදාළ වාර්තා සටහන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා වෙත භාරදිය යුතු වේ. නමුත් සංස්ථාව විසින් මැදිරි අංක 01 සහ 03 සඳහා, 2024 මාර්තු 18 සහ 2024 සැප්තැම්බර් 04 දින රු.900,000ක් වටිනා වැනල් 32 සහිත Audio Mixer යන්ත්‍ර 02ක් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදනයේ දී තාක්ෂණ ඇගයීම් කමිටුව පත්කර තිබුණේ මිල ගණන් කැඳවීමේ කටයුතු අවසන් කර දින 13 ක් හා මිල ගණන් විවෘත කර දින 09ක් ඉකුත් වූ දිනදීය. එමෙන්ම සංස්ථාව වෙත ලැබී තිබූ මෙම යන්ත්‍ර අතුරින් Sound Craft Lxii32 Analog Audio Mixer යන්ත්‍රය සවිකිරීමෙන් හා භාවිතයෙන් තොරව නිශ්කාර්යවද, Channel 16 ක් සහිත Sound King වර්ගයේ Digital Audio mixer යන්ත්‍රය මේ වන විට නිෂ්පාදන සේවා අංශයේ පවතින අතර අඩුපාඩු සහිතව Pen Drive ආධාරයෙන් යාවත්කාලීන කිරීමෙන් පසු ක්‍රියාත්මක වන තත්ත්වයක පවතින බව එම අංශය ලිඛිතව දන්වා තිබුණි.



2.3 වෙනත් කරුණු

- (අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට වසර 5 ඉක්මවූ සේවාදායක ණයගැති ශේෂය රු.136,050,454 ක් සහ වර්ෂ 1ත් 5ත් අතර රු.2,659,026 ක් ද ලෙස එකතුව රු.138,709,480 ක් වූ ණයගැති ශේෂ ද වෙනත් ලැබියයුතු දෑ යටතේ දැක්වෙන, 2005 වර්ෂයේ සිට අයනොවී පවතින රු.5,221,056ක් වූ හා 1995 වර්ෂයේ සිට අයනොවී පවතින රු.83,826,466ක් වූ ලැබියයුතු ආදායම් ද අයකරගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ආ) ණයගැති ශේෂය තුළ ඇතුළත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අයවියයුතු රු.10,000,000 ක ශේෂය වසර 09ක පමණ කාලයක සිට අය නොවී පවතින අතර ගනුදෙනුවට අදාළව දෙපාර්ශවය විසින් විධිමත් පරිදි ගිවිසුමකටද එළඹ නොතිබුණි.
- (ඇ) සංස්ථාව විසින් ලංකා පුවත් ආයතනයෙන් කොටස් මිල දී ගැනීම සඳහා 1985 සහ 1992 වර්ෂවලදී රු.1,104,000 ක් ආයෝජනය කර තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය දක්වාම කිසිදු ලාභාංශ ආදායමක් ලැබී නොතිබුණි. ආයෝජන වටිනාකම තහවුරු කිරීම සඳහා අදාළ පුවත්පත් ආයතනය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් ලිපිලේඛන සංස්ථාව සතුව නොතිබුණ බැවින් කොටස් සහතික ලබා ගැනීමටද නොහැකි වී තිබුණි. එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 15 වන වගන්තිය ප්‍රකාරව මෙම ආයෝජනය මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව හා අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය මත සිදුකළ බව සහ රූපවාහිනී ප්‍රචාරය කිරීමට සෘජුව සම්බන්ධ කටයුත්තක් සඳහා කරන ලද ආයෝජනයක් බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුණි. තවද, 2019 වර්ෂයේ කෝප් කමිටු නිර්දේශ ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් හා සංස්ථාවේ සභාපති මාස 01ක් තුළ මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය තුළදීත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා ගෙන නොතිබුණි.
- (ඈ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනට වසර 06 කට අධික කාලයක සිට පැවත එන, නිරවුල් කළ යුතු නියෝජිත කොමිස් වටිනාකම රු.89,096,111 ක් වූ අතර එම ශේෂය මුළු වෙළඳ ගෙවිය යුතු දෑ වටිනාකම වූ රු.116,866,472 න් සියයට 76 ක් විය. තවද, නිරවුල් කළ යුතු නියෝජිත කොමිස් වටිනාකම රුපියල් මිලියන 01 සිට රුපියල් මිලියන 09 දක්වා වන නියෝජිත ආයතන 19 ක් පැවති අතර සමාලෝචිත වර්ෂයේදීද එම වටිනාකම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ විවිධ ණයගැතියන් තුළ කාලපරිච්ඡේදය හඳුනාගත නොහැකි රු.10,482,842ක නියෝජිත කොමිස් ඇතුළත් කර තිබූ අතර එම වටිනාකම නියෝජිත ආයතන 75ක එකතුවකින් සැකසී තිබුණි. එමෙන්ම ඒ තුළ



රුපියල් මිලියනයට වැඩි නියෝජිත ආයතන 02ක් ඇතුළත්ව තිබූ අතර ඒවා නිරවුල් කරගැනීමට සමාලෝචිත වර්ෂය තුළ දී ද කටයුතු කර නොතිබුණි.

(ඊ) සංස්ථාව විසින් 2020 දෙසැම්බර් 31 දිනට පෙර තක්සේරු වර්ෂයන්ට අදාළව ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ගෙවියයුතුව පැවති රු.20,999,551ක් වූ ජාතිය ගොඩනැගීමේ බදු 2021 අංක 18 දරන මුදල් පනත ප්‍රකාරව අදාළ අනුමැතීන් සහිතව කපාහැරීමේ අවස්ථාවක් පැවතියද ඒ සඳහා අවශ්‍ය කටයුතු කර නොතිබුණි.

(උ) සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාව විසින් දේශීය ටෙලිනාට්‍ය 14 ක් විකාශනය කර ගුවන් කාල ආදායම ලෙස රු.54,845,183 ක් උපයා තිබුණු අතර එම ටෙලිනාට්‍ය විකාශය සඳහා දරන ලද මුළු වියදම රු. 65,966,212 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය තුළ දේශීය ටෙලිනාට්‍ය විකාශන තුළින් ලද අලාභය රු.11,121,029 ක් විය.එමෙන්ම සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව විසින් විදේශීය ටෙලි නාට්‍ය 06 ක් විකාශනය කර ගුවන් කාල ආදායම ලෙස රු.10,728,095 ක් උපයා තිබුණු අතර එම ටෙලි නාට්‍ය සඳහා දැරූ මුළු වියදම රු.58,574,615 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය තුළදී විදේශීය ටෙලි නාට්‍ය විකාශනය කිරීම තුළින් රු.47,846,519 ක අලාභයක් ලබා තිබුණි. සංස්ථාව ප්‍රේක්ෂක ප්‍රතිචාර මිණුම් කරනු ලබන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගත අනුග්‍රාහක දායකත්ව වටිනාකම වැඩිකර ගැනීමට අවශ්‍ය කටයුතු කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ දේශීය හා විදේශීය ටෙලි නාට්‍ය විකාශනය තුළින් රු.58,967,549ක සමස්ථ අලාභයක් ලබා තිබුණි.

(ඌ) පිරිවැය රු.14,364,000 ක් වූ දර්ශන වාර 02ක් සහිත ටෙලි නාට්‍ය 02 ක ගිවිසුම් කාලය 2024 ඔක්තෝබර් 29 හා 2024 නොවැම්බර් 21 දිනයන්හි දී අවසන්ව තිබුණු අතර එම නාට්‍යයන්හි පළමු දර්ශන වාරය 2023 ජූලි 02 සහ 2023 පෙබරවාරි 18 දිනයන් වනවිට අවසන් වී තිබුණ ද ගිවිසුම් කාලය අවසන්වීමට පෙර දෙවන දර්ශන වාරය විකාශනය කිරීමට සංස්ථාව කටයුතු කර නොතිබුණි.

(එ) සමාලෝචිත වර්ෂයට අදාළ විදුලි බිල රු.169,176,717ක් නියමිත කාලය තුළ නොගෙවීම හේතුවෙන් රු.3,586,301ක ප්‍රමාද පොලී ගාස්තුවක් ගෙවීමට සිදු වී තිබුණි.

(ඒ) සමාලෝචිත වර්ෂය අවසානය වන විට සංස්ථාව විසින් ලබාදුන් ගුවන්කාලය වෙනුවෙන් සේවාදායකයෙකුගෙන් හා සේවාදායක ආයතන 15කින් අයකරගත යුතු රු.46,877,595 ක් වෙනුවෙන් සංස්ථාව විසින් නඩු පවරා තිබූ අතර සංස්ථාවට එරෙහිව සංස්ථා සේවකයින් හා බාහිර පාර්ශව විසින් පිළිවෙලින් නඩු 07 ක් හා 06 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ, සිවිල් අභියාචනාධිකරණයේ, කම්කරු විනිශ්චය සභා සහ දිසාධිකරණයේ පවරා තිබුණි. එම නඩු කටයුතු වෙනුවෙන් 2024 දෙසැම්බර් 30 දින දක්වා සංස්ථාව රු.5,673,810 ක් වැය කර තිබුණි. සංස්ථාවට එරෙහිව පවරා තිබුණු නඩු 08 කට අදාළව පැමිණිලි පාර්ශවය විසින්



ඉල්ලා තිබුණු වන්දි මුදල රු.433,470,000 ක් හා සංස්ථාව විසින් එම නඩු කටයුතු සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී පමණක් නීතිඥ ගාස්තු වශයෙන් රු.2,292,000 ක් වැය කර තිබුණි.

- (ඔ) සංස්ථාව ඩිජිටල් ප්‍රතිසංස්කරණ (You Tube) ව්‍යාපෘතිය වෙනුවෙන් 2021 ඔක්තෝබර් 16 දින සිට 2024 ඔක්තෝබර් 16 දක්වා වූ වසර 03 ක කාලපරිච්ඡේදය සඳහා පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි. එම ගිවිසුම් කාලපරිච්ඡේදය ඉකුත් වීමට පෙර උක්ත ව්‍යාපෘතිය සඳහාම වෙනත් පෞද්ගලික ආයතනයක් සමඟ 2022 පෙබරවාරි 08 දින නව ගිවිසුමක් අත්සන් කිරීම හේතුවෙන් සංස්ථාවට එරෙහිව පළමු ගිවිසුම් පාර්ශ්වය විසින් නඩු පවරා තිබුණි. ඒ අනුව, එහි තීන්දුව මත පළමු පාර්ශ්වය සමඟම ගිවිසුම් කාලය අවසන් වන තුරු කටයුතු කර තිබූ අතර එම නඩු කටයුතු වෙනුවෙන් සංස්ථාව රු.4,987,500 ක වියදමක් දරා තිබුණි.

තවද, පළමු අවස්ථාවේ දී ව්‍යාපෘති ආදායමින් සියයට 70 ක් සංස්ථාවටත්, සියයට 30 අනෙක් පාර්ශ්වයටත් ලැබෙන පරිදි ගිවිසුම්ගත වී තිබුණද සංස්ථාවට වැඩි ආදායම් කොටසක් ලැබෙන පරිදි සුදුසු ආයතනයක් සොයාගැනීමට කටයුතු කිරීමෙන් තොරව 2025 අප්‍රේල් 30 දක්වාම එනම් තවදුරටත් මාස 06 ක කාලයක් ගිවිසුමක් රහිතව පැරණි ගිවිසුම්කාර පාර්ශ්වය සමඟම කටයුතුකර තිබුණි.

- (ඔ) 1971 අංක 38 දරන මුදල් පනතේ 7(1) ඡේදයේ සඳහන් පරිදි ආදායම් ගිණුමේ අන්ත අතිරික්තය එම ගිණුමේ අන්ත උභය අවුරුදු 5 ක කාල සීමාවක් තුළ හෝ මුදල් ඇමතිවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මොනායම් කාලසීමාවක් තුළ පියවීමට ප්‍රමාණවත් වන පරිදි නීතිගත සංස්ථාවේ කටයුතු පවත්වාගෙන යාම එම නීතිගත සංස්ථාවේ පාලක මණ්ඩලයේ යුතුකම විය යුතු බව දක්වා ඇතත් සමාලෝචිත වර්ෂයේ හා පසුගිය වර්ෂ 04 ක සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව සැලකීමේ දී 2020, 2021 හා 2022 වර්ෂ වලදී රු.234,300,093 ක්, රු.227,342,397 ක් හා රු.538,281,105 ක් වශයෙන් අඛණ්ඩව අලාභ ලබන පසුබිමක් තුළ 2023 වර්ෂයේ දී රු.343,214,422 ක් දක්වා අලාභය තවදුරටත් වර්ධනය වී තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ දී ද බදු පසු අලාභය රු.255,482,264 ක් වී තිබුණි.

- (ක) සමාලෝචිත වර්ෂය තුළ දී ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලය හා ටොරින්ටන් ශාඛාවන්හි පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම් වල එකතුව රු.71,774,899 ක් වූ බැංකු අයිරාව මත රු.1,846,721 ක අයිරා පොළියක් ගෙවා තිබුණි.


- (ග) සංස්ථාව 2018 වර්ෂයේ දී රු.23,544,186 ක පිරිවැය වටිනාකමකට Broadcast Quality HD Camera Chains 05 ක් මිලදී ගෙන තිබුණු අතර ඉන් උපකරණ 02 ක් අක්‍රීය වීම නිසා 2021 දෙසැම්බර් 23 දින සිට භාවිතයකින් තොරව නඩත්තු අංශයේ ගබඩාවෙහි රඳවා තිබුණි. මෙම



උපකරණ වගකීම් කාලපරිච්ඡේදය යටතේ පවතින අවස්ථාවක අදාළ සැපයුම්කාර ආයතනය හරහා එම උපකරණ වෙනුවට වෙනත් උපකරණ ලබා ගැනීමට හෝ අළුත්වැඩියා කර ගැනීමට කටයුතු නොකර නව ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග ගැනීම සංස්ථාවේ පවතින අහිතකර මූල්‍ය තත්ත්වය තවදුරටත් ඉහළ යාමට හේතු වී තිබුණු අතර ඉතිරි උපකරණ 03 මැදිරි අංක 02 විසින් 2025 අප්‍රේල් 25 දින අළුත්වැඩියාව සඳහා නඩත්තු ඒකකයට යොමු කර තිබුණි. විගණන දින වන 2025 ජුනි 18 වන විටත් එම උපකරණ අළුත්වැඩියාව යටතේ පැවතුණි.

(ව) සමාලෝචිත වර්ෂය අවසන් වන විට වාහන එන්ජින් හා ඉන්ජෙක්ටර් පොම්ප අක්‍රියව පැවතීම, පින්තාරු කටයුතු හා අනෙකුත් අළුත්වැඩියා හේතුවෙන් සංස්ථාවේ වෑන් රථ 04 ක් මාස 18කට අධික කාලයක සිට ධාවනයෙන් ඉවත් කර තිබුණු අතර ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියා මාර්ග කළමනාකාරීත්වය විසින් ගෙන නොතිබුණි. සංස්ථාව සතු වාහන නඩත්තු කර නොතිබිය දී සමාලෝචිත වර්ෂය තුළ දී කුලී පදනම මත සපයාගෙන තිබූ වාහන 15ක් සඳහා රු. 30,012,739ක කුලී වියදමක් සංස්ථාව විසින් දරා තිබුණි.

(ජ) සංස්ථාව විසින් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබුණද, එය 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 7.1 ප්‍රකාරව සංස්ථාවේ කර්තව්‍ය, බලතල හා කාර්යය ඉටු කරගත හැකි ආකාරයට සකස් කර නොතිබුණි. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සකස් කර තිබූ ක්‍රියාකාරී සැලැස්මෙහි කාල වකවානු වලට අනුව ව්‍යාපෘති කාර්යයන් ඉටු නොකිරීම හේතුවෙන් ඇති වූ ප්‍රමාදය මත අලෙවි කටයුතු සඳහා කාලය ප්‍රමාණවත් නොවීමෙන් 2024 වර්ෂයේ 3, 4 හා 5 ශ්‍රේණිය සඳහා මුද්‍රණය කරන ලද වටිනාකම රු.3,691,311 ක් වූ නැණ මිහිර ප්‍රශ්නෝත්තර පොත් 15,176 ක් හා 2024 වර්ෂයට පෙර මුද්‍රණය කරන ලද පොත් 16,662 ක් සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් නොවිකිණී ඉතිරිව ගබඩාවේ පැවතුණි.


පී.පී.ඒ. ධර්මපාය
විගණකාධිපති (වැ.බ)



Sri Lanka Rupavahini Corporation
The National Television Broadcaster

2024 Financial Statements



Contents

	Page No:
1 Statement of Directors' Responsibility	1
2 Statement of Financial Position	2
3 Comprehensive Income Statement	3
4 Statement of Changes in Equity	4
5 Statement of Cash Flows	5-7
6 Notes to the financial statements	8-35
7 Appendix	36-40

Statement of Directors' Responsibility

The Finance Act No.38 of 1971 and the Sri Lanka Rupavahini Corporation Act No.6 of 1982 require the Directors to prepare financial statements for each financial year giving a true and fair view of the state of affairs of Sri Lanka Rupavahini Corporation (hereinafter referred to as the "Corporation").

The Directors confirm that in preparing the financial statements of the Corporation appropriate Accounting Policies and Standards have been selected, consistently applied and supported by reasonable and prudent judgments and estimates. Any material departures have been disclosed and explained in the financial statements.


Having reviewed the Corporation's future financial projections, cash flows and current performance, the Directors consider that the Corporation has adequate resources to continue operations. The Directors have thus adopted a going concern basis in preparing financial statements.

The Directors have taken the responsibility to ensure that the Corporation maintains accounting records that disclose with reasonable accuracy the financial position of the Corporation as required by Sri Lanka Rupavahini Corporation Act No.6 of 1982 and that the financial statements comply with the Finance Act No.38 of 1971 and Sri Lanka Accounting Standards.

The Directors have taken reasonable measures to safeguard the assets of the Corporation and to establish appropriate systems of internal controls in order to prevent and detect fraud and other irregularities.

The Directors also confirm that to the best of their knowledge all taxes and levies payable by the Corporation, all contributions, levies and taxes payable on behalf of and in respect of the employees and all other known statutory obligations including retirement gratuities as were due as at the Balance Sheet date have been either duly paid or appropriately provided in the financial statements.

On behalf of the Board of Directors;


Mr. Gihan De Silva
Chairman
Sri Lanka Rupavahini Corporation


Director

11/03/2025

11/03/2025

Sri Lanka Rupavahini Corporation
Statement of Financial Position as at 31st December 2024

		2024	2023
		December	December
	Note	Rs.	Rs.
ASSETS			
Non-current assets			
Property, plant and equipment	8	293,038,776	336,307,696
Intangible asset	9	53,587,505	38,460,178
Available for sale financial asset		1,104,000	1,104,000
Deferred income tax asset		57,890,369	66,337,750
Social Welfare Fund		553,934	534,665
Held to maturity financial assets	10	-	32,427,500
		<u>406,174,585</u>	<u>475,171,789</u>
Current assets			
Inventories	11	201,676,455	200,644,303
Trade receivables	12	259,091,052	295,533,782
Loans & receivables	13	61,122,718	76,225,951
Other receivables	14	140,823,482	188,490,254
Prepayments		547,611	241,887
Cash and cash equivalents	15	160,373,318	48,464,740
		<u>823,634,636</u>	<u>809,600,915</u>
Total assets		<u>1,229,809,222</u>	<u>1,284,772,704</u>
EQUITY AND LIABILITIES			
Capital and reserves			
Stated capital		1,131,986,117	892,186,117
Accumulated profit		<u>(1,763,427,908)</u>	<u>(1,459,985,460)</u>
		<u>(631,441,791)</u>	<u>(567,799,343)</u>
Non-current liabilities			
Government grant for capital items	16	106,042,672	179,393,160
Foreign aid		23,681,338	27,727,791
Social Welfare Fund payable		553,934	534,665
Defined benefit obligations	17	135,521,636	191,362,999
Bank Loan non-current	22.2	<u>11,840,542</u>	<u>43,112,922</u>
		<u>277,640,123</u>	<u>442,131,537</u>
Current liabilities			
Trade payables	18	116,866,472	108,904,491
Other financial liabilities	19	757,457,496	623,005,225
Other payables	20	597,258,554	436,539,782
Bank Loan current portion	22.1	40,253,469	65,311,163
Bank overdraft	21	71,774,899	176,679,849
		<u>1,583,610,891</u>	<u>1,410,440,510</u>
Total liabilities		<u>1,861,251,013</u>	<u>1,852,572,047</u>
Total equity and liabilities		<u>1,229,809,222</u>	<u>1,284,772,704</u>

The Chief Accountant certifies that the financial statements have been prepared in compliance with the requirements of the Sri Lanka Financial Reporting Standards as laid down by the Institute of Chartered Accountants of Sri Lanka, finance Act no. 38 of 1971 & Sri Lanka Rupavahini Corporation Act of no. 06 of 1982.

Mrs. Vajira De Soyza
Chief Accountant

Date

The board of directors is responsible for the preparation and presentation of these financial statements.

These financial statements were authorized for issue by the Chairman on behalf of the board of directors on 11th of March 2025.

Mr. Gihan De Silva
Chairman

Date

Director

Date

The accounting policies and notes as set out in pages 8 to 35 form an integral part of these financial statements.

Sri Lanka Rupavahini Corporation
Income Statement for the Year Ended 31st December 2024

		2024	2023
	Note	Total December Rs.	Total December Rs.
Sales	1	1,199,655,316	1,159,435,207
Cost of sales	3	<u>(1,168,222,209)</u>	<u>(1,150,941,737)</u>
Gross profit		31,433,108	8,493,471
Other operating income	2	343,449,827	313,011,787
Distribution cost	4	(77,303,491)	(59,929,645)
Administrative expenses	5	<u>(513,836,234)</u>	<u>(568,302,638)</u>
Operating profit /(Loss)		(216,256,790)	(306,727,025)
Finance cost	6	<u>(30,778,093)</u>	<u>(52,951,609)</u>
Profit/(Loss) before income tax		(247,034,884)	(359,678,634)
Income tax	7	<u>(8,447,381)</u>	<u>16,464,212</u>
Profit/(Loss) after income tax		(255,482,264)	(343,214,422)
Other Comprehensive Income		-	-
Recognition of Actuarial Gain/ (Loss)		<u>-</u>	<u>-</u>
Total comprehensive income for the period		(255,482,264)	(343,214,422)

Figures in brackets indicate deductions.

The accounting policies and notes as set out in pages 8 to 35 form an integral part of these financial statements.

Sri Lanka Rupavahini Corporation
Statement of Changes in Equity for the year ended 31st December 2024

	Retained earnings Rs.	Government contribution Rs.	Total Rs.
Balance as at 1st January 2023	(1,111,944,969)	760,742,424	(351,202,545)
Removal Duplicate Client Receipt SLRC022/2022 & Same amount Logged by C223/00034 (DCB 530 2022)	(1,304,348)	-	(1,304,348)
Trasuary Grant for VRS	-	131,443,693	131,443,693
Prior year adjustment for client receipt c215/00345 21/03/2023	(60,000)	-	(60,000)
Amendmend of Bond Value (M W P Jayasingha S/No 1675)	(84,980)	-	(84,980)
Interest Adjustment of SMIB FD Withdrawal on 07/02/2023	(387,914)	-	(387,914)
Adjustment by SMIB for SLRC Housing Loan Fund	(70,034)	-	(70,034)
Removal of Duplicate Client Receipt SLRC050,051,052,053/2021/MOL & Same amount Logged by C222/00150	(1,025,015)	-	(1,025,015)
Write of Advance payment for NOVA VISION according to Board Decision on 28/11/2023 - 899.03.02	(3,454,279)	-	(3,454,279)
Reissued Cancel Cheque Mr Wasantha Bandara	(2,000)	-	(2,000)
Removal of Duplicate Client Receipt SLRC022/2022 & Same amount Logged by C223/00034 (DCB 17 2023)	(800,000)	-	(800,000)
Reversal of Accrued Expenses 2022 (Due to Agreement has not been Renewed)	2,362,500	-	2,362,500
Comprehensive income for the period	(343,214,422)	-	(343,214,422)
Balance as at 31st December 2023	(1,459,985,460)	892,186,117	(567,799,343)
Balance as at 1st January 2024	(1,459,985,460)	892,186,117	(567,799,343)
Prior Year Adj.-Reversal of Duplicate Revenue Lodging (Re/No- 546302/06.04.20223 & C223/00179)	(2,500,000)	-	(2,500,000)
Funds Received From General Treasury for Gratuity payments (as equity)	-	95,000,000	95,000,000
Funds Received From General Treasury for Capital Items (as equity)	-	104,800,000	104,800,000
Last Year Adj.-Cancelled Cheque unpaid artist fees (DCB 787-A W R M Y A B Dasanayake)	4,000	-	4,000
Funds Received From General Treasury for Working Capital (as equity)	-	40,000,000	40,000,000
Last Year Adj.-Travelling Adv. (Foreign) settlement-W. D. Dammika (s/n-2225)	(121,800)	-	(121,800)
Last Year Adj.-Reversal of Depreciation of Canon Printer (GRN 56491) & taken to inventory	3,896	-	3,896
Last Year Adj.-Bonus payment for former Chairman -Mr Somaratne Dissanayake(2015)	(9,100)	-	(9,100)
Last Year Adj.-Write off ESC payable balance-2016,17,18,19	(17,580,930)	-	(17,580,930)
Reversal of Over provision of Accrued Expense-2022 & 2023	7,102,763	-	7,102,763
Depre. of Character generator(2016) & Camera items(2019)-(BTD/MO/750070-1480FP,BTD/MO/100316-1535FP)	(34,859,013)	-	(34,859,013)
Comprehensive income for the period	(255,482,264)	-	(255,482,264)
Balance as at 31st December 2024	(1,763,427,908)	1,131,986,117	(631,441,791)

Figures in brackets indicate deductions.

The accounting policies and notes as set out in pages 8 to 35 form an integral part of these financial statements.

Sri Lanka Rupavahini Corporation

Statement of Cash Flow for the year ended 31st December 2024

	2024 Rs.	2023 Rs.
Cash flows from operating activities		
Cash generated from operations	462,541,217	100,242,721
OD Interest paid	(1,848,721)	(27,873,507)
Defined benefits obligations paid	(95,841,362)	(48,015,640)
Purchase of intangible(Purchase of teledrama)	(29,483,008)	(15,992,500)
Net cash (used in) / generated from operating activities	335,368,126	8,361,075
Cash flows from investing activities		
Acquisition of property, plant & equipment	(56,547,425)	(36,781,424)
Assets recognized in 2024(Purchased in 2016 & 2019)	(37,455,812)	-
Proceeds from disposal of property, plant & equipment	146,150	1,380,000
Investment income received(Treasury Bills & Fixed Deposits)	7,785,172	32,736,550
Investment in subsidiary(Held to maturity financial asset-Fixed deposits)	572,500	199,945,751
Net cash used in investing activities	(85,499,415)	197,280,877
Cash flows from financing activities		
Bank loan payment	(56,330,074)	33,118,417
Bank loan interest payment	(9,152,609)	(38,627,560)
Net cash generated from / (used in) financing activities	(65,482,683)	(5,509,143)
(Decrease) / increase in cash and cash equivalents	184,386,028	200,132,808
Movement in cash and cash equivalents		
At beginning of month (Decrease) / increase	(95,787,609)	(328,347,917)
At end of the period	88,598,419	(128,215,109)

Composition of Cash Flow Balance	As at 31/12/2024	As at 31/12/2023
BOC Savings A/C	99,554,580	24,213,398
Fixed deposits-short term	24,686,051	22,707,952
People's Bank	3,132,687	1,543,390
Bank overdraft -BOC Torrington Branch	(50,671,201)	(144,465,862)
Bank overdraft -BOC Corporate Branch	(21,103,698)	(32,213,987)
	55,598,419	(128,215,109)
Items Recognized as Cash & Cash Equi. in year 2024		
Fixed deposits (Bank Of Ceylon)	22,000,000	22,000,000
Fixed deposit (State Mortgage & Investment Bank)	11,000,000	10,427,500
	88,598,419	(95,787,609)

Working 01

	2024	2023
	Rs.	Rs.
<u>Cash Flow from Operating activities</u>		
Net Profit Before Tax	(247,034,884)	(359,678,634)
<u>Adjustments For</u>		
Treasury Grant for Gratuity (W02)	95,000,000	-
Treasury Grant for Capital Items (W02)	104,800,000	-
Treasury Grant for Working Capital (W02)	40,000,000	-
Treasury Grant for VRS (W02)	-	131,443,693
Last Year Adjustments (W02)	(47,960,184)	(4,826,070)
Investment Income	(6,575,443)	(24,094,094)
Profit on disposals-PPE	(146,150)	(1,379,998)
Amortization of Foreign Aid	(4,046,453)	(4,046,453)
Contra Income	(24,847,250)	(18,020,000)
Contra Expenses	23,166,805	1,700,000
Customer set off balances against creditors balance (contra)	4,069,310	-
Government grant for capital items	(73,350,488)	(93,350,488)
Depreciation	93,477,298	126,699,521
Amortization of Accounting software	1,788,435	-
Impairment of Client Debtors	7,157,106	1,403,099
Impairment of Employee Debtors	(14,948)	10,387
Impairment of sundry Debtors	8,412,873	1,835,975
Losses on Disposal-PPE	-	-
Bank Interest (OD)	1,848,721	27,873,507
Lease Interest (Vehicle Loan)	-	-
Bank Loan Interest	9,152,609	20,909,977
Amortize of intangible(Purchase of teledrama)	19,212,000	30,855,500
Amortize of intangible(In-house production teledrama)	1,013,095	2,499,858
Amortize of intangible(In-house production - others)	1,083,441	2,099,944
Gratuity Provision	40,000,000	30,000,000
Operating Profit/(Loss)Before Working Capital Changes	46,205,895	(128,064,275)
(Increase)Decreases in WIP	-	-
(Increase)Decreases in Inventories	(1,032,153)	2,697,236
(Increase)Decrease in Accounts Receivable & Others (W3)	106,989,499	(35,943,375)
Increase/(Decrease) in Accounts Payable & Others (W4)	310,377,975	261,553,136
Cash generated from operations	462,541,217	100,242,721

Working 2

Treasury Grant for VRS	-	131,443,693
Removal of duplicate client receipt SLRC022/2022	-	(1,304,348)
Prior Year Adjustment for Client Receipt C215/00345 21/03/2023	-	(60,000)
Amendmend of Bond Value (M W P Jayasinghe S/No-1675)	-	(84,980)
Interest Adjustment of SMIB FD Withdrawal on 07/02/2023	-	(387,914)
Adjustment by SMIB for SLRC Housing Loan Fund	-	(70,034)
Removal of duplicate client Receipt	-	(1,025,015)
Write off of Advance Payment for NOVA VISION according to Board Decision	-	(3,454,279)
Reissued cancel cheque Mr Wasantha Bandara	-	(2,000)
Removal of Duplicate Client Receipt SLRCC022/2022	-	(800,000)
Reversal of Accrued Expenses 2022	-	2,362,500
Prior Year Adjustment-Removal of Duplicate Revenue Lodging	(2,500,000)	-
Funds Received From General Treasury for Gratuity	95,000,000	-
Funds Received From General Treasury for Capital Items	104,800,000	-
Last Year Adjstment-Cancelled Cheque unpaid artist fees (DCB 787-A W R M Y A B Dasanayake)	4,000	-
Funds Received From General Treasury for Working Capital	40,000,000	-
Last Year Adjstment-Travelling Advance sett off from employee bond	(121,800)	-
Last Year Adjstment-Removal of Depreciation of Canon Printer (GRN 56491)	3,896	-
Last Year Adjstment-Bonus payment for former Chairman -Mr Somaratne Dissanayake(2015)	(9,100)	-
Last Year Adjstment-Write off ESC payable balance-2016,17,18,19	(17,580,930)	-
Reversal of Over provision of Accrued Expense-2022 & 2023	7,102,763	-
Depreciation of Character generator (2016) & Camera items (2019)	(34,859,013)	-
	191,839,816	126,617,623

Working 3

	2024	2023
	Rs.	Rs.
(Increase)Decrease in Accounts Receivable & Others (W2)		
Trade Receivables	54,132,874	(80,355,046)
Loans & Receivables(without treasury bills)	15,118,180	32,652,709
Other Receivables	38,044,169	10,459,359
Prepayment	(305,724)	1,299,604
	106,989,499	(35,943,375)

Working 4

	2024	2023
	Rs.	Rs.
Increase/(Decrease) in Accounts Payable & Others (W3)		
Trade Payables	15,204,824	5,999,199
Other Financial Liability	134,454,379	(127,842,700)
Other Payable	160,718,772	383,396,637
	310,377,975	261,553,136

Sri Lanka Rupavahini Corporation

Notes to the financial statements

1 1.1 General information

Sri Lanka Rupavahini Corporation (hereinafter referred to as the "Corporation") was incorporated under the Sri Lanka Rupavahini Corporation Act No.6 of 1982. The Corporation operates as the National Television Broadcaster in Sri Lanka with the prime objectives of providing education, entertainment & information to a multi ethnic & multi religious Sri Lankan society.

Total number of employees of the Corporation as at 31st December 2024 was 649 (Permanent, Contract & Casual grades). The Financial Statements of the Corporation for the year ended 31st December 2024 were authorized for issue by the chairman on behalf of board of directors on 11th of March 2025.

1.2 Going Concern

A material uncertainty exists that continued losses of the corporation have generated from previous years up to this accounting year may adversely affected to corporation's net asset and therefore without financial support of the government & treasury individually or collectively may cast significant doubt on the corporation's ability to continue as a going concern.

2 Basis of preparation and adoption of Sri Lanka Financial Reporting Standards ('SLFRS')

The Corporation prepares its financial statements in accordance with the Sri Lanka Accounting Standards ('SLFRS') issued by the Institute of Chartered Accountants of Sri Lanka and the requirements of Sri Lanka Accounting and Auditing Standards Act No. 19 of 1995.

The institute of Chartered Accountants of Sri Lanka issued a new volume of Sri Lanka Accounting Standards ('SLFRS') and to require enterprises to apply these standards effective for years beginning on or after 1 January 2012.

3 Summary of significant accounting policies

The principal accounting policies applied in the preparation of these financial statements are set out below. These policies have been consistently applied to all the years presented, unless otherwise stated.

3.1 Basis of preparation

The financial statements of the corporation have been prepared in accordance with Sri Lanka Financial Reporting Standards ('SLFRS'). The financial statements have been prepared under the historical cost convention.

No adjustments have been made for inflationary factors affecting the financial statements. The financial statements are presented in Sri Lankan Rupees.

The preparation of financial statements in conformity with SLFRS requires the use of certain critical accounting estimates. It also requires management to exercise its judgment in the process of applying the Corporation's accounting policies. The areas involving a higher degree of judgment or complexity, or areas where assumptions and estimates are significant to the financial statements are disclosed in note 7.

3.2 Currencies

(a) Functional and presentation currency

Items included in the financial statements of the Corporation are measured using the currency of the primary economic environment in which the entity operates ("the functional currency"). The financial statements are presented in Sri Lankan Rupees, which is the Corporation's functional and presentation currency.

(b) Transactions and balances

Foreign currency transactions are translated into the functional currency using the exchange rates prevailing at the dates of the transaction. Foreign exchange gains and losses resulting from the settlement of such transactions and from the translation at year-end exchange rates of monetary assets and liabilities denominated in foreign currencies are recognized in the income statement.

Foreign exchange gains and losses that relate to borrowings and cash and cash equivalents are presented in the statement of comprehensive income within 'finance income or cost'. All other foreign exchange gains and losses are presented in the statement of comprehensive income within 'other (losses) / gains'.

3.3 Property, plant and equipment

Land and buildings comprise transmission stations and head office. All the property, plant and equipment is stated at historical cost less depreciation. Historical cost includes expenditure that is directly attributable to the acquisition of the items.

Subsequent costs are included in the asset's carrying amount or recognized as a separate asset, as appropriate, only when it is probable that future economic benefits associated with the item will flow to the corporation and the cost of the item can be measured reliably. The carrying amount of replaced parts are derecognized. All other repairs and maintenance are charged to the statement of comprehensive income during the financial period in which they are incurred.

Land is not depreciated. Depreciation on other assets is calculated using the straight-line method to allocate their cost to their residual values over their estimated useful lives, as follows:

Table 1 - Depreciation Rates of PPE

The principal depreciation rates used for this purpose are:

	Rate
Buildings	2%
Computers	20%
Furniture and fittings	10%
Electronic equipment	20%
Motor vehicles	25%
Office equipment	20%
Library Stock	20%
TV Sets	20%
Other Assets	20%

The assets' residual values and useful lives are reviewed, and adjusted if appropriate, at the end of each reporting period.

An asset's carrying amount is written down immediately to its recoverable amount if the asset's carrying amount is greater than its estimated recoverable amount.

Gains and losses on disposals are determined by comparing the proceeds with the carrying amount and are recognized within 'Other (losses)/ income' in the income statement.

Some fixed assets are fully depreciated when its original recorded cost, less any salvage value, matches its total accumulated depreciation. That fixed assets are still in use in the corporation and are fully depreciated, there is no additional accounting entry at all.

3.4 Financial Instruments

(A) Financial Assets

3.4.1 Classification

The Corporation classifies its financial assets according to the SLFRS-09 under the following categories.

- i) Financial assets at amortized cost
 - ii) Financial assets at fair value through other comprehensive income
 - iii) financial assets at fair value through profit & loss.
- i) & ii) are significant in recognition of financial assets in the corporation which are described below in detail.

i) Financial assets at amortized cost

Fixed deposits, trade receivables and loans & other receivables are recognized under this category. Subsequent measurement is based on the effective invest value method and the impairment is assessed using the expected credit loss model in SLFRS 09.

Impairment is assessed using the expected credit loss model as required by SLFRS 09.

ii) Financial assets at fair value through other comprehensive income

Unguaranteed equity investment in Lanka Puwath (pvt) Ltd, if the early has made an irrevocable election at initial recognition to classify under this category.

(B) Financial Liabilities

Liabilities within the scope of SLFRS 09 are classified as i) financial liabilities at amortized cost (Ex:Trade payable, other financial liabilities & borrowings) and ii) financial liabilities at fair value through profit or loss. (Ex:Exchange gain/Loss)

3.5 Inventories

According to the LKAS 02, inventories measured at the cost or net realizable value (NRV) whichever is lower. Inventories of the corporation consist of consumable stock (Stocks held for the use of the Corporation & not for sale). Therefore, inventories are valued at their cost. Stock valuation is conducted based on the first-in-first-out (FIFO) basis.

3.6 Trade Receivables

3.6-1 Provisions-Trade receivables/Client Debtor

Trade receivables are carried at anticipated realizable value. A provision for impairment of trade receivables is established when there is objective evidence that the corporation will not be able to collect all amounts due according to the original terms of the receivables. Significant financial difficulties of the debtor, probability that the debtor will enter bankruptcy or financial reorganization and default payments are considered indicators that the trade receivable is impaired. The carrying amount of the asset is reduced through the use of an allowance account, and the amount of the loss is recognized in the statement of comprehensive income within distribution cost. When a trade receivable is uncollectible, it is written off against the allowance account for trade receivable. Subsequent recoveries of amounts previously written-off are credited against distribution cost in the income statement.

Trade receivables are recognized initially at fair value and subsequently measured at amortized cost using the effective interest method, less provision for impairment.

Table 2 - The Client Debtors Provision as at 31/12/2024

In Rs.	
Provision as at 01/01/2024	136,659,745
Charge for the year 2024	7,157,106
Provision as at 31/12/2024	143,816,851

3.6-2 Provisions-Sundry Debtor

Tables 3 - The Sundry Debtors Provision as at 31/12/2024

In Rs.	
Provision as at 01/01/2024	39,477,809
Charge for the year 2024	8,412,873
Provision as at 31/12/2024	47,890,682

3.6-3 Provisions-Other Receivables

3.6-3 1) Employee Loans

Employee loans constitute amounts granted to eligible employees under the following categories:

- I Distress loan
- II Special loan
- III Transport loan
- IV Housing loan
- V Other loan

The provision for bad debts for Employee Loans has been made only for the outstanding amounts with respect to employees who are no longer in service (either retired or resigned) with Sri Lanka Rupavahini Corporation.

Table 4 - The Employee Loan Provision as at 31/12/2024

In Rs.	
Provision as at 01/01/2024	145,846
Charge for the year 2024	(14,948)
Provision as at 31/12/2024	130,898

3.6.3 2) Employee Advances

Employee advances constitute amounts given to eligible employees under the following categories:

- I) Advance for Programme Production
- II) Advance for Employees (Miscellaneous)
- III) Advance for Foreign Travel
- IV) Advance for Room Charges

The provision for bad debts for employee advances has been made to reflect the amounts outstanding with respect to employees who are no longer in service (either retired or resigned) with Sri Lanka Rupavahini Corporation.

3.7 Statement of Changes in Equity

Prior Year Adj.-Reversal of Duplicate Revenue Lodging (Re/No-546302/06.04.20223 & C223/00179)	(2,500,000)
Funds Received From General Treasury for Gratuity payments (as equity)	95,000,000
Funds Received From General Treasury for Capital Items (as equity)	104,800,000
Funds Received From General Treasury for Working Capital (as equity)	40,000,000
Last Year Adj.-Cancelled Cheque unpaid artist fees (DCB 787-A W R M Y A B Dasanayake)	4,000
Last Year Adj.-Travelling Adv. (Foreign) settlement-W. D. Dammika (s/n-2225)	(121,800)
Last Year Adj.-Reversal of Depreciation of Canon Printer (GRN 56491) & taken to inventory	3,896
Last Year Adj.-Bonus payment for former Chairman -Mr Somaratne Dissanayake(2015)	(9,100)
Last Year Adj.-Write off ESC payable balance-2016,17,18,19	(17,580,930)
Reversal of Over provision of Accrued Expense-2022 & 2023	7,102,763
Depre. of Character generator(2016) & Camera items(2019)-(BTD/MO/750070-1480FP,BTD/MO/100316-1535FP)	(34,859,013)
	<u>191,839,816</u>

3.8 Cash and cash equivalents

In the statement of cash flows, Cash and Cash Equivalents includes cash in hand, bank current account balances, bank savings account balance & short term fixed deposits. In the statement of financial position, bank overdrafts are shown under the current liabilities and other bank current account balances are shown under the current assets. Bank balances according to the bank statements for 31st December 2024 Bank Of Ceylon Corporate branch is Rs. 3,372,983.55, Torrington branch is Rs. (6,566,981.34) & Peoples Bank is Rs. 3,132,686.55.

3.9 Trade Payables/Liabilities

Accounts payable are classified as current liabilities if payment is due within one year or less (or in the normal operating cycle of the business if longer). If not, they are presented as non-current liabilities. Trade payables are recognized initially at fair value.

3.10 Current and deferred income tax

The tax expense for the period comprises current and deferred tax. Tax is recognized in the income statement, except to the extent that it relates to items recognized in other comprehensive income or directly in equity. In this case, the tax is also recognized in other comprehensive income or directly in equity, respectively.

The current income tax charge is calculated on the basis of the provision of Inland Revenue Act No.10 of 2006 & subsequent amendments. Management periodically evaluates positions taken in tax returns with respect to situations in which applicable tax regulation is subject to interpretation. It establishes provisions here appropriate on the basis of amounts expected to be paid to the tax authorities.

Deferred income tax is recognized, using the liability method, on temporary differences arising between the tax bases of assets and liabilities and their carrying amounts in the financial statements. Deferred income tax is determined using tax rates (and laws) that have been enacted or substantially enacted by the statement of financial position date and are expected to apply when the related deferred income tax asset is realized or the deferred income tax liability is settled.

Deferred income tax assets are recognized only to the extent that it is probable that future taxable profit will be available against which the temporary differences can be utilized.

Deferred income tax assets and liabilities are offset when there is a legally enforceable right to offset current tax assets against current tax liabilities and when the deferred income taxes assets and liabilities relate to income taxes levied by the same taxation authority on either the same taxable entity or different taxable entities where there is an intention to settle the balances on a net basis.

Table 5 - Deferred Tax as at 31 December 2024

Description	Book Written down value	Tax written down value	Timing difference	Tax rate	Deferred tax
Property, plant & equipments	204,799,387	70,407,217	134,392,170	30%	40,317,651
Gratuity provision & other	327,360,068	-	327,360,068	30%	(98,208,020)
					(57,890,369)

Note	
Total assets net book value	299,991,634
Less:	
Land	(7,660,503)
Motor vehicle (NBV)-2010	(1)
Motor vehicle (NBV)-2011	(2)
JICA project(Grant)	(16)
Motor vehicle(Grant) -2016	(1)
Equipment on Treasury Funds-2021	(76,333,607)
Equipment on Treasury Funds-2023	(11,198,110)
Equipment on Treasury Funds-2019	(6)
PPE- Net Book Value	<u>204,799,387</u>

(Recognized in 2024)

Note	
Gratuity provision	(135,521,636)
Provision for bad debts-Client	(143,816,851)
Provision for bad debts-Employee	(130,898)
Provision for bad debts-Sundry	(47,890,682)
Gratuity provision & other provisor	<u>(327,360,068)</u>

Table 6 - Deferred Tax as at 31 December 2023

Table 6 - Deferred Tax as at 31/12/2023

Description	Book Written down value	Tax written down value	Timing difference	Tax rate	Deferred tax
Property ,plant & equipments	197,379,614	50,859,049	146,520,566	30%	43,956,170
Gratuity provision & other	367,646,398	-	367,646,398	30%	(110,293,920)
					(66,337,750)
Note					
Total assets net book value	336,307,696				
Less:	(7,660,503)				
Land	(1)				
Motor vehicle (NBV)-2010	(2)				
Motor vehicle (NBV)-2011	(16)				
JICA project(Grant)	(1)				
Motor vehicle(Grant) -2016					
Equipment on Treasury Funds-2021	(116,336,745)				
Equipment on Treasury Funds-2023	(14,930,814)				
PPE- Net Book Value	<u>197,379,614</u>				
Note					
Gratuity provision	(191,362,999)				
Provision for bad debts-Client	(136,659,745)				
Provision for bad debts-Employee	(145,846)				
Provision for bad debts-Sundry	(39,477,809)				
Gratuity provision & other provisor	<u>(367,646,398)</u>				
Difference					(8,447,381)

3.11 Contingent Liabilities

Provisions are recognized when the corporation has a present legal or constructive obligation as a result of past events, it is probable that an outflow of resources embodying economic benefits will be required to settle the obligation, and a reliable estimate of the amount of the obligation can be made.

A total number of 12 cases have been filed against the Corporation. The estimated compensation for the plaintiffs in the event of a court ruling against the corporation for all the 12 cases is Rs.433,470,000.(Schedule Annex XXXVIII)

3.12 Retirement Benefit Liabilities

Defined benefit plans define an amount of pension benefit that an employee will receive on retirement, usually dependent on one or more factors such as age, years of service and compensation.

The liability recognized in the balance sheet in respect of defined benefit pension plans is the present value of the defined benefit obligation at the end of the reporting period, together with adjustments for unrecognized past-service costs. The corporation following LKAS 19 to calculate the gratuity provision. As per the provision of the standard, generally the defined benefit obligation can be calculated in every three years time by independent actuary using the projected unit credit method.

The corporation conducted the gratuity estimation through an independent actuary in year 2022 and the same will be conducted in year 2025. **Therefore, the corporation calculated estimated gratuity provision itself for the year 2024.**

The present value of the defined benefit obligation is determined by discounting the estimated future cash outflows using interest rates of government bonds as no active market for high-quality corporate bonds in Sri Lanka.

The corporation will continue as a going concern & Gratuity Plan is not pre-funded.

The Key Assumptions used for the estimation are mentioned as follows;

i Retirement Age 60 years

Table 7 - The Amount recognized in the Balance sheet provision as at 31/12/2024

In Rs.	
Balance as at 01/01/2024	191,362,999
Charge for the year 2024	40,000,000
Payments made during the year 2024	(95,841,363)
Total Amount recognized in OCI	-
Balance as at 31/12/2024	135,521,636

3.13 Grants

Grants relating to property, plant and equipment are included in non-current liabilities as deferred grants and are credited to the statement of comprehensive income on a straight-line basis over the expected lives of the related assets. The year 2024 grant will amortise at the time the related purchase assets transfer to the relevant accounts.

Although the values provided by the general treasury as equities to the corporation are included under the stated capital in the statement of financial position.

3.13.1 Local Grants

The Corporation has received grant from government amounting Rs.11,500,000 (Car value Rs.7,400,000 & Van Rs.4,100,000) in 2016. In the year 2017 a local grant received for reconciliation channel Rs.171,000,000 & production of programmes for reconciliation channel Rs.9,000,000. For the year 2018 received 100 millions, in the year 2019 received 150 millions and the year 2020 it was 235 millions for purchase capital items under national budget.

The corporation has received a grant from general treasury in the year of 2023 amounting Rs. 131,443,693 in order to pay for the Voluntary Retirement Scheme of SLRC employees.

The corporation has received a grant from general treasury in the year of 2024 total amounting Rs. 239.8 millions. (for Gratuity payments-Rs. 95Mn, for purchase capital items-Rs. 104.8Mn & for working capital requirement Rs. 40Mn)

3.13.2 Foreign Grants

The Corporation has received foreign grants amounting to Rs. 654,665,339 in the form of equipment. This amount has been amortized over the useful life of the equipment and the relevant amount. For the year 2024 Rs. 2,596,040.18 amortized and this amount is shown separately under the item " amortization of foreign aid in the notes to the Income Statement".

A foreign grant for equipment to the value Rs.66,773,684.69 was received on 27/12/2012 from the government of Japan through JICA Sri Lanka. These equipment give the corporation the editing to create 2D & 3D animations. The amount would be amortized over its useful life (5 years) beginning from year 2013.

Foreign grant Rs.73.6 million (Japanese Yen 52.6 million) Grant for the Improvement of Japanese TV programmes of Sri Lanka Rupavahini Corporation under Japanese cultural grant aid programme 2015/2016. Accordingly treasury has been agreed to release Rs.42,720,573.44 for the implementation of above project on grant basis. Year 2017 Rs.20 million had received to the SLRC and that amount shown under other Income(Foreign grant for programme production) in income statement. Remaining amount received in the year 2018 and 2019.

In the year 2017 Korean grant aid project RAPA received for media assets management with digital archiving system valued Rs.36,198,604.65. In the year 2020 Rs.7,252,063 valued follow up support for equipment provided Under RAPA ODA Project.

3.14 Revenue

The Corporation following SLFRS 15 framework which ensure accurate and consistent revenue recognition reflecting the true nature of its contractual obligation and enhancing the reliability of its financial reporting.

A) Advertising Revenue - Recognized over time at advertisement or aired. If an advertiser pays for a series of commercials, revenue is recognized progressively with each broadcast.

B) Sponsorships and Grants - Revenue from sponsorships is recognized over the period of the sponsored content is delivered. Government grants for capital items are amortized over the useful life of the related assets as indicated in financial statement.

Further, revenue of the Corporation is accounted for on an accrual basis. The primary source of revenue is derived from Sale of airtime. Other sources of income recognized in the income statement are given as a note to the income statement.

3.15 Accounting for Expenditure

Expenditure of the corporation is accounted for on accrual basis, charging all expenses incurred in the day to day operations of the business and in maintaining the property, plant & equipment in a state of efficiency.

Over draft interest cost is charged to the Income Statement under financial charges as and when it is incurred.

3.16 Cash Flow Statement

The cash flow statement has been prepared using the indirect method. In the statement of cash flows, Cash and Cash Equivalents includes cash in hand, bank current account balances, bank savings account balance & short term fixed deposits.

3.17 Events after the Balance Sheet Date

All material post balance sheet events have been considered and disclosed or adjusted, where applicable.

3.18 Rupavahini Social Welfare Fund

The source of these funds was from the general public, in response to various campaigns carried out by the corporation at time of disaster situation effected to Sri Lanka.

The Account balance is given in the table below.

Table 08 - Social Welfare Fund Balance as at 31/12/2024

In Rs.	
Balance as at 01/01/2024	534,665
Call Deposit Interest for the year 2024	19,269
Fund Balance at the end of the year 2024	553,934

The Social Welfare Fund is an integrated part of statement of financial position.

4 Intangible Asset

Copyright fees paid to acquire telecast rights of programmes (local or foreign) & cost of in-house produced programmes (teledramas, motion pictures, films etc) are recognized as intangible assets if they meet the recognize criteria of LKAS 38. This includes identifiability, control and the following policy outline the amortization treatment under LKAS 38.

Tables 09 - The policy for amortization of acquired (or procured) programmes and in-house produced programmes.

<u>Category</u>	<u>Amortization Policy</u>
Acquired (or procured) local teledramas and films	Number of runs. Amortized over the contractual period or useful life whichever is lower. If no of runs is not exhausted within the contract period the remaining balance is expensed at the end of the contract.
Acquired (or Procured) local programmes (Excluding local teledramas and films)	Number of runs. Amortized over the contractual period or useful life whichever is lower. If no of runs is not exhausted within the contract period the remaining balance is expensed at the end of the contract.
Acquired (or Procured) foreign films / soap operas	Number of runs. Amortized over the contractual period or useful life whichever is lower. If no of runs is not exhausted within the contract period the remaining balance is expensed at the end of the contract.
Acquired (or Procured) foreign programmes (Excluding foreign films / soap operas)	Number of runs. Amortized over the contractual period or useful life whichever is lower. If no of runs is not exhausted within the contract period the remaining balance is expensed at the end of the contract.
In-house productions - teledramas	50% in the 1 st run and remaining 50% systematically over the 10 years.
In-house productions – programmes other than teledramas	50% in the 1 st run and remaining 50% systematically over the 10 years.
Acquired (or Procured) foreign films and soap operas that grant rights indefinitely	50% in the 1 st run and remaining 50% systematically over the 10 years.
Acquired (or Procured) programmes other than films or soap operas that grant rights indefinitely	50% in the 1st run and remaining 50% systematically over the 10 years., subject to impairment review as per the LKAS 36.

In the case a programme does not meet one or more of the triple criteria (identifiability, control & existence of future economic benefits) then the total cost associated with the programme has been recognised as an expense in the first run.

This policy align with LKAS 38 by ensuring that intangible assets related to media rights are amortized in a manner that reflects their consumption and reviewed for impairment when applicable.

Tables 10 - Copyright Fee

In Rs.	Purchase of Teledrama	Procurement of Foreign Programme	In-house Produced Teledrama	Local Program me not- telecast	WIP Local Programme	In-house Production Others	Grant of Foreign Programme (NHK)
Balance as at 01/01/2024	35,199,500	-	2,177,235	-	-	1,083,441	-
Addition	25,458,333	-	4,024,675	-	-	-	-
Transfer	-	-	-	-	-	-	-
Amortized for the year 2024	(19,212,000)	-	(1,013,095)	-	-	(1,083,441)	-
Balance as at 31/12/2024	41,445,833	-	5,188,815	-	-	-	-

Tables 11 - Accounting Software

Balance as at 01/01/2024	18,484,778
Accumulated Amortized balance as at 01/01/2024	(9,743,486)
Amortization for the year 2024	(1,788,435)
Balance as at 31/12/2024	6,952,857

5 Security For Overdraft Facility

Depending on the size of the overdraft facility & nil margin of letter of credit, the bank may require from the Corporation to provide some security. - Therefore Rs. in 28.5 millions fixed deposits provided by the corporation as the security to the bank for securing the overdraft facilities & nil margin facility of letter of credit. (According to the SLFRS 1)

6 Investment Income

Tables 12 - Amounts of Investment Income in the year 2024

Type of Investment	Amount
Fixed Deposits (Bank of Ceylon)	1,986,716
SMIB Fixed Deposit (State Mortgage & Investment Bank)	1,335,721
State Surplus Trust Fund	-
Special Housing Loan Scheme (State Mortgage & Investment Bank)	595,979
Fixed Deposits (Short Term) Bank Of Ceylon	1,987,980
Savings Account (Bank of Ceylon)	669,046
Total Investment Income	6,575,443

7 Critical accounting estimates and judgments

Estimates and judgments are continually evaluated and are based on historical experience and other factors, including expectations of future events that are believed to be reasonable under the circumstances.

- Critical accounting estimates and assumptions

The Corporation makes estimates and assumptions concerning the future. The resulting accounting estimates will, by definition, seldom equal the related actual results. The estimates and assumptions that have a significant risk of causing a material adjustment to the carrying amounts of assets and liabilities within the next financial year are addressed below.

(a) Income taxes

The Corporation is subject to income taxes in numerous jurisdictions. Significant judgment is required in determining the worldwide provision for income taxes. There are many transactions and calculations for which the ultimate tax determination is uncertain. The Corporation recognizes liabilities for anticipated tax audit issues based on estimates of whether additional taxes will be due. Where the final tax outcome of these matters is different from the amounts that were initially recorded, such differences will impact the current and deferred income tax assets and liabilities in the period in which such determination is made.

(b) Pension Benefits

The present value of the pension obligations depends on a number of factors that are determined on an actuarial basis using a number of assumptions. The assumptions used in determining the net cost (income) for pensions include the discount rate. Any changes in these assumptions will impact the carrying amount of pension obligations.

The Corporation determines the appropriate discount rate at the end of each year. This is the interest rate that should be used to determine the present value of estimated future cash outflows expected to be required to settle the pension obligations. In determining the appropriate discount rate, the Corporation considers the interest rates of government bonds as no active market for the corporate bonds in Sri Lanka.

Other key assumptions for pension obligations are based in part on current market conditions.

(c) Fair value of derivatives and other financial instruments

The fair value of financial instruments that are not traded in an active market is determined by using valuation techniques. The Corporation uses its judgment to select a variety of methods and make assumptions that are mainly based on market conditions existing at the end of each reporting period. The Corporation has used discounted cash flow analysis for various available-for-sale financial assets that are not traded in active markets.

8 Financial Risks Management

8.1 Financial risks factors

The Corporation's activities expose it to a variety of financial risks: market risk, credit risk and liquidity risk. Risk management is carried out by management under policies approved by the board of directors. Management identifies and evaluates the financial risks on a regular basis.

8.2 Market Risks

i) Foreign exchange risk

Foreign exchange risk arises when future recognized assets or liabilities are denominated in a currency that is not the entity's functional currency.

The Corporation is not exposed to foreign exchange risk as the Corporation does not have foreign currency denominated receivables or payables.

ii) Interest rate risk

The risk of an adverse financial impact due to fluctuation in the absolute level of interest rates is known as interest rate risk.

The Corporation has interest bearing borrowings as at the date of the statement of financial position. Although, the interest rate risk is within the tolerable level.

iii) Price risk

The risk of an adverse financial impact due to changes in the commodity and equity prices is known as price risk. Even though the Corporation has investments in unquoted shares which are classified as available-for-sale, the Corporation is not exposed to price risk as these shares are not traded in an active market. The Corporation is not exposed to commodity price risk.

8.3 Credit Risk

Credit risk arises from cash and cash equivalents, deposits with banks and financial institutions as well as credit exposures to customers, including outstanding receivables and committed transactions. Respective officers are responsible for managing and analyzing the credit risk for each of their new clients before standard payment and delivery terms and conditions are offered.

Table 13 - Credit Period Analysis for the year 2024

	2024 Rs.'000	2023 Rs.'000
Within the credit period		
0 - 1 month	102,821	130,454
Past due		
1 - 3 months	81,329	93,691
3 - 6 months	13,183	30,199
More than 6 months	205,517	177,789
Total trade receivables	402,850	432,133
Impairment	(143,816)	(136,660)
Net trade receivables	259,034	295,473

Related Party Disclosures

The Corporation Carries out transactions in the ordinary course of its business with parties who are defined as related parties in Sri Lanka Accounting Standard 24 "Related Party disclosures", the details of which are reported below.

Name	Designation	Nature of the related party transaction	Remuneration	Address
1 Mr. Gihan De Silva	Chairman SLRC	No related party transaction	N/A	No.117/A, Tissa Mawatha, Bangalawatta, Kottawa.
2 Mr. A. M. M. N. Amarasinghe	Director General (Acting) SLRC	No related party transaction	N/A	No. 18B, Summit Flats, Colombo 05.
3 Mr. Sudath Mahadiluwewa	Board Member Chairman(Sri Lanka Film Corporation)	No related party transaction	Rs. 10,000	No. 303, Bauddaloka Mw, Colombo 07.
4 Prof. U. G. Gunasekara	Board Member Chairman(Sri Lanka Broadcasting Corporation)	No related party transaction	Rs. 10,000	No. 574, Torrington Square, Colombo 07.
5 Mr. M. J. Hemasiri Perera	Board Member Financial Ombudsman (LB Finance)	No related party transaction	Rs. 10,000	No. 30, Church Road, Eldeniya, Kadawatha.
6 Mr. L. M. Samaranayake	Board Member Consultant (ENG)	No related party transaction	Rs. 10,000	No. 239A/2, Wimbledon Court, Hill Street, Dehiwala.
7 Mr. N. A. K. L. Wijenayake	Board Member Additional Secretary (Ministry of Health and Mass Media)	No related party transaction	Rs. 100,000	No. 163, Kirulapone Mw, Polhengoda, Colombo 05.
8 Mr. Chanakya Jayadeva	Board Member Attorney at Law	No related party transaction	Rs. 10,000	No. 30/1/1, New Jayawera Mawatha, Ethul Kotte.
9 Mr. A. J. S. S. Edirisooriya	Board Member Additional Secretary (Ministry of Education, Higher Education & Vocational Education)	No related party transaction	Rs. 100,000	No. 662/2, Elhena Road, Gothatuwa.
10 Mr. R. A. S. K. Ranasinghe	Board Member Director (Ministry of Finance)	No related party transaction	Rs. 10,000	No. 96/22, Kumarathunga Munidasa Mw, Kegalle.
11 Mr. D.M.K. Dasanayake	Deputy Director General (Engineering)	No related party transaction	Rs. 3,419,606.67	No. 224/1C, Malwatta Road, Arangala, Malabe.
12 Mr. Sumeda Athulasiri	Deputy Director General (Programme)	No related party transaction	Rs. 1,438,956.78	234/J, Kadurugahawatta lane, Kotikawatta.
13 Mrs. W. H. M. N. Wijekoon	Director (Administration)	No related party transaction	Rs. 2,049,615.18	No. 05, G. H. Perera MW, Rattanapitiya, Boralesgamuwa.
14 Mrs. G. V. P. De Soyza	Chief Accountant	No related party transaction	Rs. 1,392,840.65	No. 55/1, Ethnawala, Warakapola.

15 Mr.Asoka C. Jayasekara	Director -Acting (Production Service)	No related party transaction	Rs. 1,690,685.07	No. 173, Aramaya Rd, Makola North.
16 Mr. Indika Marasinghe	Director -Acting (News & Current Affairs)	No related party transaction	Rs. 2,728,031.20	No. 44/4, Kithulwatta Lane, Borella.
17 Mr Sathies Neelakandan	Director-Acting (Marketing)	No related party transaction	Rs. 2,283,297.78	No 4/2, Hamdan Lane, Colombo 06.
18 Mr. Nilar N. Cassim	Director Nethra Channel	No related party transaction	Rs. 2,829,116.63	No. 65/E/4, 5th Lane , I Jothipala Mw, Malabe.
19 Mr. Sanjaya Indrakumara	Director (Education Programme)	No related party transaction	Rs.3,253,797.56	No. 330, K 2/1, National Housing Scheme, Borella.

Sri Lanka Rupavahini Corporation
Notes to the Financial Statements

Note	2024 Rs.	2023 Rs.
1 Revenue		
Sale of TV time - channel 1	980,780,106	879,325,297
Sale of TV time - channel Eye	81,847,026	157,267,360
Sale of TV time - Nethra	112,180,934	104,822,551
Sale of TV time - contra deal	24,847,250	18,020,000
	<u>1,199,655,316</u>	<u>1,159,435,207</u>
2 Other operating income		
Production income (Lottery)	128,167,968	110,169,000
Production income (Womens' cricket-WI & Documentary)	18,492,938	-
Investment income (Please refer table 11)	6,575,443	24,094,094
Transfer fees	270,527	151,360
Profit on disposals-property plant & equipment	146,150	1,380,000
Rent from canteen	70,000	60,000
Departmental fines	1,003,140	800,490
Interest on loans to employees	2,169,652	3,667,973
Miscellaneous income	7,594,655	7,917,900
Amortization of foreign aid	4,046,453	4,046,453
Non-refundable tender deposits	739,483	414,961
Registration fees	236,500	258,950
Sale of programme material	741,616	781,013
Utilization of SLRC facilities (foreign)	-	723,200
Utilization of SLRC facilities (local)	30,448,109	10,248,407
Income Of Acting Academy	-	1,176,000
Sale of magazine	458	-
Reimbursement of Programme Expenses	567,005	1,027,357
Income From Diploma Course	16,842,481	13,226,500
Sale of Nanamihira Question Papers-(Grade 05)	11,067,542	18,581,520
Sale of Nanamihira Question Papers-(Grade 04)	3,379,544	-
Commercial promotional income	281,780	66,522
Budhist Programme	92,373	6,522
Musical Chart Show	1,531,978	1,175,226
Viewership contribution-Google Asia	35,632,670	19,315,810
Information providing charges	877	42
Amortization of government grant for capital items	73,350,488	93,350,488
Nethra TV Other Income	-	372,000
	<u>343,449,827</u>	<u>313,011,787</u>

3.0	Cost of sales		
	Programme expenses		
3.1	Educational programme expenses		
	Artiste fees	4,861,749	2,771,510
	Refreshments	803,720	1,123,305
	Make-up materials	43,642	8,869
	Incidental expenses	308,606	335,952
	Stationery	-	150,680
	Stage design	1,037,630	818,598
	Video cassettes & tapes	215,000	561,601
	Water Expenses	217,107	132,424
	Hire of equipment facilities	339,750	1,776,131
	Hire of facilities (Theatre/Audio)	80,000	-
	Hire of sound equipment	530,000	1,253,000
	Electricity	-	20,000
	Fuel for motor vehicle	306,709	283,195
	Lodging	660,625	817,000
	Still photographs	10,000	5,000
	Traveling & subsistence	500,248	434,800
	Premises	45,000	142,690
	Commercial Promotional-ETV	40,000	-
	Special event	468,320	1,812,250
		<u>10,468,105</u>	<u>12,447,004</u>
	Channel Eye/Nethra		
	Artiste fees	3,459,615	1,879,945
	Refreshment	184,489	134,200
	Hire of equipment/transport	-	62,000
	Hire of transport	15,000	-
	Electricity	14,500	-
	Electricity reimbursement- Channel eye(Fairway Towers)	3,714,383	4,296,445
	Tower rental	2,400,000	2,400,000
	Incidental expenses	281,775	160,510
	Traveling & subsistence	48,500	19,000
	Water Expenses	40,256	43,319
	Procurement of programme material - foreign	35,162,142	39,150,850
	Lodging	123,000	-
	Video cassettes & tapes	80,165	194,973
	Stage design/sets	77,660	150,400
	Fuel for generator	-	7,999
	Premises	50,200	23,000
	Special event	-	8,500
		<u>45,651,686</u>	<u>48,531,141</u>

3.2 General programme expenses

Artistes fees	25,071,740	13,331,163
Refreshment allowance	4,691,176	3,813,278
Purchase of copy/ production TV right (TD & Sports)	42,112,917	47,318,000
Stage & design/ sets/ props	1,820,114	1,587,760
Make-up materials	88,495	77,893
Video cassettes & tapes	331,141	1,560,104
Graphic & animation materials	46,491	-
Still photographs	204,200	25,458
Hire of equipment facilities	11,878,207	6,170,486
Incidental expenses	2,897,673	1,236,578
Water Expenses	1,169,638	724,346
Traveling & subsistence	2,541,048	1,632,042
Special event	1,176,300	73,800
Lodging	6,882,168	2,970,362
Electricity	146,882	180,353
Hire of facilities (Theatre/Audio)	225,997	686,863
Hire of sound equipment	1,328,000	93,860
Hire of transport	1,018,057	706,161
Fuel for generator	3,148	3,148
Fuel for motor vehicle	1,160,992	949,835
Premises	329,322	770,948
	<u>105,123,705</u>	<u>83,912,439</u>

3.3 News programme expenses

Payments to news readers/ editors	9,231,100	7,637,375
News gathering - Local	15,935,750	18,400,000
Incidental expenses	86,442	97,211
ABU's fixed & variable charges	6,339,816	7,009,416
Transport news vehicle	11,700,478	14,288,989
Web streaming service	4,995,000	3,330,000
Video cassettes & tapes	282,910	153,856
Refreshment allowances	365,089	371,557
Design/news sets	5,530,962	1,443,955
Artistes fees	5,723,070	3,091,755
Hire of equipment facilities	1,220,500	855,970
Water	110,840	38,820
Hire of sound equipment	62,250	132,250
Traveling & subsistence	355,300	208,708
Graphic & Animation Material	168,590	-
Premises	144,221	144,221
Lodging	123,000	152,000
Sets/props (current affairs)	238,530	249,312
Hire of transport facilities(current affairs)	-	40,000
Still photographs(current affairs)	10,000	20,000
Fuel for generator	-	19,880
Fuel for motor vehicle	34,423	-
Electricity	-	3,000
Live streaming	4,995,000	3,330,000
Special events	451,125	221,902
	<u>68,104,398</u>	<u>61,240,176</u>

3.4	Commercial production expenses		
	Artistes fees	1,059,575	2,973,040
	Refreshment allowance	257,920	991,600
	Stage & design/sets/props	783,555	1,384,138
	Hire of transport facilities	-	22,000
	Hire of equipment facilities	600,000	3,691,650
	Water Expenses	120,409	189,323
	Incidental expenses	166,196	341,080
	Traveling & subsistence	351,560	413,300
	Fuel for generator	49,943	244,903
	Lodging & premises	1,126,000	1,048,400
	Hire of sound equipment	315,000	275,500
	Premises	-	120,000
	Video cassettes & tapes	42,740	89,327
	Special events	47,680	2,202,020
	Social Media Development Charges	7,589	1,640,758
		<u>4,928,166</u>	<u>15,627,038</u>
3.5	Other production expenses		
	Salaries/ allowances - Permanent staff	360,314,024	362,525,995
	Salaries/ allowances - Contract staff	8,159,200	4,325,670
	Salaries/ allowances - Relief staff	14,041,416	7,232,699
	Overtime	130,719,562	118,878,793
	Corporation share of EPF	53,568,976	51,866,763
	Corporation share of ETF	10,713,795	10,373,402
	Holiday pay	37,936,596	32,763,716
	Week-end payment for executive	1,879,551	1,189,050
	Hardship/ altitude/ heavy duty	4,986,746	4,991,425
	Duty officers/ engineers fees	1,113,225	2,592,619
	Meal allowance -Non executive	5,049,375	5,991,375
	Incentive allowance	14,072,860	14,144,130
	Transport allowance	9,602,350	10,206,816
	Encashment medical leave	686,250	902,247
	Bonus	-	(15,000)
	Electricity - Head office (75%)	126,665,440	134,696,976
	Fuel for generator	3,054,962	5,280,916
	Running expenses (75%)	12,372,966	11,522,422
	Repairs & maintenance - Equipment	12,404,896	13,823,187
	Commercial contra expenses	23,166,805	-
	Frequency chargers	2,438,160	2,919,130
	Acting Academy Expenses	-	921,745
	Transmission Tower Rental	13,134,911	12,842,432
	Colombo -Palali link for video transmission	3,306,148	4,617,729
	Hiring of third party infrastructure	195,849	-
		<u>849,584,060</u>	<u>814,594,237</u>
3.6	Depreciation		
	Depreciation	84,362,089	114,589,701
	Total Cost of Sales	<u>1,168,222,209</u>	<u>1,150,941,737</u>

4	Distribution expenses		
	Agency commission	60,735,127	55,167,624
	Promotional expenses	631,337	993,465
	Ru-entertainment recorded cassette expenses	381,995	519,095
	Bad debts-Employee	(14,948)	10,387
	Bad debts-Sundry	8,412,873	1,835,975
	Bad debts-Clients	7,157,106	1,403,099
		<u>77,303,491</u>	<u>59,929,645</u>
5	Administration expenses		
	Members remuneration	1,213,727	1,222,333
	Salaries/ allowances - permanent staff	120,104,675	120,841,998
	Salaries/ allowances - contract staff	2,719,733	1,441,890
	Salaries/ allowances - relief staff	4,680,472	2,410,900
	Overtime	43,573,187	39,626,264
	Corporation share of EPF	17,856,325	17,288,921
	Corporation share of ETF	3,571,265	3,457,801
	Holiday pay	12,645,532	10,921,239
	Week-end payment for executive	626,517	396,350
	Hardship/ altitude/ heavy duty	1,662,249	1,663,808
	Duty officers/ engineers fees	371,075	864,206
	Contribution for pension & W & O.P	-	128,545
	Meal allowance -Non executive	1,683,125	1,997,125
	Incentive allowance	4,690,953	4,714,710
	Transport allowance	3,200,783	3,402,272
	Encashment medical leave	228,750	300,749
	Incentive gratuity & compensation	2,340,000	4,876,097
	Bonus	-	(5,000)
	Surcharge on Gratuity	3,078,878	-
	Staff welfare	110,000	-
	Recreation	-	13,300
	Uniforms to staff	9,000	6,000
	Premium - medical insurance scheme	17,277,893	21,326,696
	Premium for accident & life insurance	986,852	1,040,787
	Traveling & subsistence - Local	1,062,694	863,088
	Traveling & subsistence - Mileage allowance	1,824,995	1,782,891
	Traveling & subsistence - foreign	-	335,396
	Incidental expenses - Foreign travel	977,964	58,586
	Corporation refreshment/ entertainment	2,744,821	968,080
	Rent, rates & taxes	17,406,450	17,398,953
	Electricity & power	42,221,813	44,898,992
	Telephone including rental	17,890,427	19,406,825
	Security service	6,007,238	9,452,304
	Postage	864,264	407,965
	Printing & stationary	7,467,226	8,137,661
	Newspapers & periodicals	1,406,150	1,926,950
	Office requisites	2,198,548	1,615,443
	Sundry expenses	3,470,142	6,403,823
	Advertisement- tender & recruitment	2,313,175	843,714
	Running expenses of motor vehicles	4,124,322	3,840,807
	Hire of motor vehicles	15,255,459	11,513,398
	Insurance - building & other assets	2,492,959	2,446,716

License & insurance motor vehicle	1,044,270	1,285,366
Repairs & maintenance - building	19,754,751	15,534,666
Repairs & maintenance - Garden	1,371,269	868,798
Repairs & maintenance - Other assets	1,391,632	1,161,109
Water	4,559,378	3,095,804
Lodging	575,625	367,500
Web hosting/Internet lease line	26,016	13,000
License fee for Microsoft product & other expenses	624,645	4,316,765
Seminar & training programme - general	41,899	6,000
Anniversary celebration	1,037,457	1,046,576
Public addressing system charges/ rental	23,769	110,922
Repairs of motor vehicles	10,577,445	11,408,053
Training expenditure - internal	28,195	1,486,858
Incentive payments for production	-	70,000
Survey & research expenses	104,051	500,528
Donation	615,000	100,000
National events	20,240	-
Print of Nana Mihira question paper	9,883,604	6,156,300
Royalty for the broadcast Songs	25,000	43,500
Diploma course expenses	2,283,020	605,201
Acting Academy Expenses	390,000	-
Subscription fees(contribution to AIDB/ABU)	6,034,566	12,707,812
Depreciation	10,903,644	12,109,821
N.B.T/SSCL	30,161,121	-
	473,836,234	443,233,159
Interest Charges for benefit obligation	40,000,000	30,000,000
	<u>513,836,234</u>	<u>473,233,159</u>

5.1 Compensation for VRS

-	95,069,479
<u>513,836,234</u>	<u>568,302,638</u>

6 Financial & other charges

Bank charges	540,040	733,495
Bank OD interest	1,848,721	27,873,507
Bank loan interest	9,152,609	20,909,977
Audit fees	1,248,000	1,200,000
Legal fees	2,199,696	1,817,005
Stamp duty	6,515	177,625
Consultancy & Other Prof. Chg	-	240,000
Exchange Loses	15,782,513	-
	<u>30,778,093</u>	<u>52,951,609</u>

7 Taxation

Profits & income exempt from tax

Recognized Actuarial Gain/ Loss	-	-
	-	-
	-	-
Profit /(loss) Before Tax) for the year	(247,034,884)	(359,678,634)
Government Subsidiary	-	-
Profit/(loss)Before Tax for the year (Without Government s	(247,034,884)	(359,678,634)
Depreciation	95,265,733	126,699,521
Interest paid (100% Allowed)	11,001,330	48,783,484
Corporation entertainment	2,744,821	968,080

Publicity & propaganda (25% Disallowable)	-	-
Donations	615,000	100,000
Commercial promotional expenses (25% Disallowable)	157,834	248,366
Contra expenses (25% Disallowable)	5,791,701	-
Profit/loss on disposal	(146,150)	1,380,000
Tax gain /loss on disposal	146,150	3,629
Anniversary celebration	1,037,457	1,046,576
Provisions for gratuity	40,000,000	30,000,000
Gratuity paid	(95,841,362)	(48,015,640)
Provisions for bad debts-Sundry	8,412,873	1,835,975
Provisions for bad debts-Clients	7,157,106	1,403,099
Provisions for bad debts-Employees	(14,948)	10,387
Specific bad debts write off	-	-
Interest income	(6,575,443)	(24,094,094)
Amortization of Capital Grant	(73,350,488)	(93,350,488)
Foreign Grant for Programme Production	-	-
Capital allowances	(38,183,043)	54,363,371
Amortization of foreign aid	(4,046,453)	(4,046,453)
Business profit/(loss)	<u>(292,862,765)</u>	<u>(245,878,609)</u>
Interest income	6,575,443	24,094,094
Other Income	-	-
Total statutory income	6,575,443	24,094,094
35% from Statutory Income Allowable Losses	(2,301,405)	(8,432,933)
Interest Paid	(11,001,330)	(48,783,484)
Assessable income	<u>(6,727,292)</u>	<u>(33,122,323)</u>
Qualifying payments	-	-
Taxable income	<u>(6,727,292)</u>	<u>(33,122,323)</u>
Tax amount (30%)	-	-
Income tax liability	-	-
Deferred tax	(8,447,381)	16,464,212
	<u>(8,447,381)</u>	<u>16,464,212</u>
Notional tax credit (Treasury bill income 1/10)	-	-
Tax liability	<u>(8,447,381)</u>	<u>16,464,212</u>

Property, Plant & Equipment

Cost	Balance as at 31/12/2022	Additions	Adjustment	Disposals	Balance as at 31/12/2023	Additions	Adjustment	Disposals	Balance as at 31/12/2024
8 Land	7,660,503	-	-	-	7,660,503	-	-	-	7,660,503
Building	272,927,117	1,276,780	-	-	274,203,897	315,018	-	-	274,518,915
Furniture & Fittings	56,719,124	77,755	-	-	56,796,880	1,795,656	-	-	58,592,536
Plant & Equipment	3,098,786,909	5,525,113	-	-	3,104,312,022	14,328,461	15,039,079	(14,000)	3,133,665,561
Equipment On Treasury Fund	363,088,000	18,663,517	-	-	381,751,517	33,652,518	22,258,233	-	437,662,268
Office Equipment	54,833,040	518,390	-	-	55,351,430	354,432	(39,950)	(82,000)	55,583,912
Electrical Equipment	8,242,890	33,380	-	-	8,276,270	96,850	-	-	8,373,120
TV Sets	26,293,552	-	-	(253,741)	26,039,811	929,366	-	(280,803)	26,688,375
Library Stocks	2,488,715	-	-	-	2,488,715	50,047	-	-	2,538,762
Loose Tools & Accessories	4,659,506	120,083	-	-	4,779,589	28,475	-	-	4,808,064
Computer	139,423,926	1,575,499	-	-	140,999,425	4,890,996	-	(79,900)	145,810,522
Other Assets	5,579,810	48,730	-	-	5,628,540	101,605	-	-	5,730,145
Accounting Software	9,542,602	8,942,176	-	-	18,484,778	-	-	-	-
Equipment For NTV	33,159	-	-	-	33,159	-	-	-	33,159
Motor vehicle	102,717,335	-	-	(5,054,926)	97,662,409	-	-	-	97,662,409
Musical Instrument	171,537	-	-	-	171,537	4,000	-	-	175,537
Caravan Equipment	162,142	-	-	-	162,142	-	-	-	162,142
Security Equipment	2,169,763	-	-	-	2,169,763	-	-	-	2,169,763
JAICA Project	66,773,685	-	-	-	66,773,685	-	-	-	66,773,685
Equipment For Reconciliation Channel	151,278,272	-	-	-	151,278,272	-	-	-	151,278,272
Container	3,549,895	-	-	-	3,549,895	-	-	-	3,549,895
Total Value of Assets	4,377,101,481	36,781,424	-	(5,308,667)	4,408,574,238	56,547,425	37,257,362	(456,703)	4,483,437,545

Depreciation

Note		Balance as at 31/12/2022	Depreciation for the year	Adjustment	Disposals	Balance as at 31/12/2023	Depreciation for the year	Adjustment	Disposals	Balance as at 31/12/2024
8	Land	-	-	-	-	-	-	-	-	-
	Building	152,705,801	5,458,542	-	-	158,164,343	5,484,078	-	-	-
	Furniture & Fittings	52,821,941	971,709	-	-	53,793,650	997,312	-	-	163,648,421
	Plant & Equipment	3,069,007,442	15,900,416	-	-	3,084,907,857	11,758,140	15,197,574	(14,000)	54,790,962
	Equipment On Treasury Fund	132,709,004	75,932,217	-	-	208,641,220	72,093,615	19,661,439	-	3,111,849,572
	Office Equipment	53,791,325	615,673	-	-	54,406,999	385,617	-	(82,000)	300,396,275
	Electrical Equipment	8,052,465	68,191	-	-	8,120,655	69,655	-	-	54,706,719
	TV Sets	25,758,688	239,181	-	-	25,744,128	175,938	-	-	8,190,310
	Library Stocks	2,455,171	12,588	-	(253,741)	2,467,759	12,458	-	-	25,639,263
	Loose Tools & Accessories	4,565,608	61,928	-	-	4,627,536	47,727	-	-	2,480,217
	Computer	133,102,064	4,520,835	-	-	137,422,007	2,298,562	-	(79,900)	4,675,263
	Accounting Software	9,542,593	-	-	-	9,743,486	1,788,435	-	-	139,640,668
	Other Assets	5,333,585	90,536	-	-	5,424,120	82,516	-	-	-
	Equipment For NTV	33,158	-	-	-	33,158	-	-	-	5,506,637
	Motor vehicle	102,717,315	-	-	(5,054,925)	97,662,389	-	-	-	33,158
	Musical Instrument	170,632	300	-	-	170,932	683	-	-	97,662,389
	Caravan Equipment	162,140	-	-	-	162,140	-	-	-	171,615
	Security Equipment	2,169,755	-	-	-	2,169,755	-	-	-	162,140
	JAICA Project	66,773,669	-	-	-	66,773,669	-	-	-	2,169,755
	Equipment For Reconciliation Channel	128,521,850	22,756,408	-	-	151,278,259	-	-	-	66,773,669
	Container	481,482	70,998	-	-	552,480	70,998	-	-	151,278,259
	Total Depreciation	3,950,875,687	126,699,521	-	(5,308,666)	4,072,266,542	95,265,733	34,859,013	(456,703)	623,478
										4,190,398,768

Net book value of assets									
Note	Balance as at 31/12/2022	Balance as at 01/01/2023	Balance as at 31/12/2023	Balance as at 01/01/2024	Balance as at 31/12/2024				
8	At Cost	4,377,101,481	4,408,574,238	4,408,574,238	4,483,437,545				
	Depreciation	(3,950,875,687)	(3,950,875,687)	(4,072,266,542)	(4,072,266,542)	(4,190,398,768)			
	Total Carrying amount of Property, Plant & Equipment	426,225,794	426,225,794	336,307,696	336,307,696	293,038,776			
Work-in progress									
31	Balance as at 31/12/2022	-	Balance as at 31/12/2023	-	Balance as at 31/12/2024	Balance as at 31/12/2024			
8	Work-in progress	-	Transfers (1,757,238)	-	Transfers (315,018)	-			
Total									
Note	Balance as at 31/12/2022	Balance as at 01/01/2023	Balance as at 31/12/2023	Balance as at 01/01/2024	Balance as at 31/12/2024	Balance as at 31/12/2024			
8	Total Carrying amount of Property, Plant & Equipment	426,225,794	426,225,794	336,307,696	336,307,696	293,038,776			
Work-in Progress									
Total	426,225,794	426,225,794	336,307,696	336,307,696	293,038,776	293,038,776			

13	Loans & other receivables			
13.1	Debtors - Employees			
	TV loan - others	20,504	35,452	V
	Distress loan	3,424,462	9,034,520	IV
	Festival advance	238,900	10,600	IV
	Transport loan	3,900,855	6,079,603	IV
	Special loan	818,807	962,690	IV
	Textile loan	1,240,600	126,200	IV
	Housing loan	51,609,488	60,122,731	VI
	Debtors - Employees	61,253,616	76,371,796	
	Less : Impairment of loan debtors	(130,898)	(145,846)	
		61,122,718	76,225,951	
	Loan & other receivable	61,122,718	76,225,951	
14	Other receivables			
14.1	Advances & deposits			
	State Mortgage & Investment Bank(Housing loan fu	26,286,861	26,058,044	XXVI
	Goods in transit	-	37,455,812	
	Advance to suppliers - Local purchases (Institutes)	1,914,874	3,682,141	VIII
	Advance to suppliers	2,664,989	2,375,941	IX
	Advance to employees - M.E.	70,000	70,000	VII
	Advance to employees- Miscellaneous	383,839	648,895	X
	Advance to employees - Programme	342,502	417,054	XI
	Deposits for services - Refundable	6,619,156	3,683,557	XII
	Stamp IMP - Administration division	95,000	33,820	
	Advance for room charges	83,000	54,000	XIII
	Advance on foreign purchase - Spares parts	9,233,586	9,239,950	XIV
	Withholding tax (WHT) deducted at source	36,974,494	36,974,494	
	Advance to employees - Purchase	397,612	5,085,491	XV
	Traveling advance - Foreign	-	121,800	
	Tax- Economic Service Charge (ESC)	-	21,030,312	
		85,065,913	146,931,310	
14.2	Sundry debtors			
	Miscellaneous debtors	5,221,056	6,573,988	XVIII
	Recoverable from retired / resigned employees	80,358	80,358	XIX
	Income receivables (From inland revenue & other)	83,826,466	58,329,572	XX
	Income receivables - Investment income	1,835,019	3,044,748	XXI
	Agency Commission	10,482,842	11,095,460	
	Staff debtors - Sundries	44,261	44,261	XXIV
	Insurance corporation medical scheme	133,420	232,266	XXV
	Commissioner General of Inland Revenue(WHT)	1,996,024	1,606,766	
	Coin adjustment	28,806	29,333	
		103,648,251	81,036,752	
	Less : Impairment of sundry debtors	(47,890,682)	(39,477,809)	
		55,757,569	41,558,944	
	Other receivables	140,823,482	188,490,254	

Sri Lanka Rupavahini Corporation
Notes to the Financial Statements

Note	2024 December Rs	2023 December Rs	
9	Intangible assets		
	Purchase of teledrama	41,445,833	35,199,500
	In-house production teledrama	5,188,816	2,177,235
	In-house production - others	-	1,083,441
	Accounting Software	6,952,856	-
		<u>53,587,505</u>	<u>38,460,178</u>
10	Held to maturity financial assets		
	Fixed deposits (Bank Of Ceylon)	-	22,000,000
	Fixed deposit (State Mortgage & Investment Bank)	-	10,427,500
		<u>-</u>	<u>32,427,500</u>
11	Stocks		
	Printing & stationary	2,001,831	1,474,583
	Spare parts - ENG I	18,052,749	18,052,749
	Spare parts - ENG II	177,996,532	177,996,532
	Spare Parts ENG & ENGINEERING	446,171	231,465
	Graphics material	1,669	1,669
	Make-up material	32,515	35,380
	Building material	1,582	2,611
	Motor vehicle material	1,844,142	1,189,053
	Capital Items	39,950	-
	Office requisites(exluding printing & stationary)	14,723	24,155
	Miscellaneous items	257,652	142,261
	Cassettes & tapes (blank) in main stores	397,826	627,598
	Electrical consumables	61,892	115,650
	Cassettes & tapes (library)	17,786	104,865
	Recorded cassettes	509,435	645,730
		<u>201,676,455</u>	<u>200,644,303</u>
12	Trade receivables		
	Client debtors	402,850,403	432,136,027 XVI
	Returned Cheques	57,500	57,500 XVII
	Less : Impairment of client debtors	(143,816,851)	(136,659,745)
		<u>259,091,052</u>	<u>295,533,782</u>

15	Cash, bank balance & deposits as call			
	BOC savings A/C	99,554,580	24,213,398	
	Cash in hand Control A/C	-	-	
	Fixed deposits-short term	24,686,051	22,707,952	III
	People's Bank	3,132,687	1,543,390	
	Cash in hand divisions (Petty Cash)	-	-	
	Fixed deposits (Bank Of Ceylon)	22,000,000	-	III
	Fixed deposit (State Mortgage & Investment Bank)	11,000,000	-	
		<u>160,373,318</u>	<u>48,464,740</u>	
16	Government grant for capital items			
	Government grant for capital items	106,042,672	179,393,160	
		<u>106,042,672</u>	<u>179,393,160</u>	
17	Retirement benefit obligation -Gratuity			
	Retirement benefit obligation -Gratuity	135,521,636	191,362,999	
		<u>135,521,636</u>	<u>191,362,999</u>	
18	Trade payables			
	Creditors client	27,963,719	23,705,738	XXIX
	Agency commission payable	89,096,111	84,602,201	XXX
	Client transfer / refunds	(193,358)	596,553	
		<u>116,866,472</u>	<u>108,904,491</u>	
19	Other financial liabilities			
	Accrued expenses	518,185,618	455,056,155	XXVIII
	Unclaimed salaries & wages	749,053	977,773	XXXI
	Retention - contract	-	27,761	
	Security - contract & suppliers	94,241	94,241	XXXII
	Creditors control	33,783,882	15,659,180	XXVII
	Cancelled cheques - BOC Corporate	150,312	149,339	XXXIII
	Cancelled cheques-BOC Torrington branch	40,174,977	37,859,761	XXXIV
	Retention - SLRC employees	7,000	7,000	
	SLBC	7,386	1,386	
	Pre receipts	21,357,959	19,541,837	XXXII
	Tender deposits (Refundable)	3,067,625	1,660,516	XXXV
	Salaries payable	105,939,287	58,125,287	
	Viewership contribution payable	5	5	
	Fund for Rupavahini museum	10,002	10,002	
	Funds from Chairman (410330)	10,500	10,500	
	Dr Salomon Fonseka Memorial Childerens Theater	836,076	836,076	
	CIR stamp duty	317,687	341,762	
	Ministry of state	172,033	130,983	
	Provision for fine on gratuity	73,745	73,745	
	Suspence Account	-	-	
	Miscellaneous payable - Suwa sahana	73,574	73,574	
	Miscellaneous Payable -Welfare	78,193	-	
	Provision for dividend (to the government)	32,368,342	32,368,342	
		<u>757,457,496</u>	<u>623,005,225</u>	

20	Other payables		
	Retention with holding tax	1,744,964	1,744,964
	VAT control A/C	573,851,370	434,575,004
	NBT Payable	20,999,551	20,999,551
	ESC Payable	-	3,449,382
	Retention with holding turnover tax	4,472	4,472
	PAYE tax	658,197	215,342
		<u>597,258,554</u>	<u>436,539,782</u>
21	Bank overdraft		
	Bank overdraft -BOC Torrington Branch	50,671,201	144,465,862
	Bank overdraft -BOC Corporate Branch	21,103,698	32,213,987
		<u>71,774,899</u>	<u>176,679,849</u>
22	Bank Loan		
22.1	Bank Loan-(Current)		
	Bank Loan -410290(Current Portion)	35,604,000	55,813,953
	Bank Loan for outstanding loan 410315-(Current Portion)	4,649,469	453,667
	Bank Loan for OD Facility-(410305)	-	9,043,543
		<u>40,253,469</u>	<u>65,311,163</u>
22.2	Bank Loan- (Non-Current)		
	Bank Loan -410290(Non-Current Portion)	11,840,542	27,234,589
	Bank Loan for outstanding loan 410315-(Non Current)	-	15,878,333
		<u>11,840,542</u>	<u>43,112,922</u>

Appendix - I

Intangible Assets

In -House production Teledrama (340120)

Year	Cost	2024		Net Amount
		Amortised Per year	Total Amortize Value	
2012	23,290,247	-	23,290,247	-
2013	14,867,624	-	14,867,624	-
2014	4,794,717	479,472	4,794,717	-
2016	4,367,318	436,732	3,493,854	873,464
2017	968,920	96,892	678,244	290,676
2024	4,024,675	-	-	4,024,675
Total	52,313,501	1,013,096	47,124,686	5,188,815

In -House production Teledrama (340120)

Year	Cost	2023		Net Amount
		Amortised Per year	Total Amortize Value	
2012	23,290,247	-	23,290,247	-
2013	14,867,624	1,486,762	14,867,624	-
2014	4,794,717	479,472	4,315,245	479,472
2016	4,367,318	436,732	3,057,123	1,310,195
2017	968,920	96,892	581,352	387,568
Total	48,288,826	2,499,858	46,111,591	2,177,235

Purchase of Tele drama (340130)

Year	Cost	2024		Net Amount
		Amortised Per year	Total Amortize Value	
2014	19,850,000	2,210,000	19,850,000	-
2015	4,455,830	312,500	4,455,830	-
2016	19,265,000	730,000	18,305,000	960,000
2018	38,717,500	-	38,717,500	-
2019	15,955,000	1,595,500	7,977,500	7,977,500
2020	33,700,000	-	33,700,000	-
2021	33,712,000	-	33,712,000	-
2022	10,509,500	5,421,500	10,509,500	-
2023	15,992,500	8,942,500	8,942,500	7,050,000
2024	25,458,333	-	-	25,458,333
Total	217,615,663	19,212,000	176,169,830	41,445,833

Purchase of Tele drama (340130)

Year	Cost	2023		Net Amount
		Amortised Per year	Total Amortize Value	
2014	19,850,000	1,960,000	17,640,000	2,210,000
2015	4,455,830	-	4,143,330	312,500
2016	19,265,000	480,000	17,575,000	1,690,000
2018	38,717,500	-	38,717,500	-
2019	15,955,000	1,595,500	6,382,000	9,573,000
2020	33,700,000	-	33,700,000	-
2021	33,712,000	21,732,000	33,712,000	-
2022	10,509,500	5,088,000	5,088,000	5,421,500
2023	15,992,500	-	-	15,992,500
Total	192,157,330	30,855,500	156,957,830	35,199,500

In-House Production - Others (340170)

Year	Cost	2024		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2012	11,747,174	-	11,747,174	-
2013	10,165,025	-	10,165,025	-
2014	10,834,414	1,083,441	10,834,414	-
Total	32,746,613	1,083,441	32,746,613	-

In-House Production - Others (340170)

Year	Cost	2023		Net Amount
		Amortize Per year	Total Amortize Value	
2012	11,747,174	1,174,717	11,747,174	-
2013	10,165,025	1,016,503	10,165,025	-
2014	10,834,414	1,083,441	9,750,973	1,083,441
Total	32,746,613	3,274,661	31,663,172	1,083,441

Net Amount

	31/12/2024	31/12/2023
In -House production Teledrama (340120)	5,188,815	2,177,235
Purchase of Tele drama (340130)	41,445,833	35,199,500
In-House Production - Others (340170)	-	1,083,441
	<u>46,634,648</u>	<u>38,460,177</u>

Accounting Software

Balance as at 01/01/2024	18,484,778
Accumulated Amortized balance as at 01/01/2024	(9,743,486)
Amortization for the year 2024	(1,788,435)
Balance as at 31/12/2024	<u>6,952,857</u>

Appendix - II

Sri Lanka Rupavahini Corporation

Income Statement For the 12 th Month Period Ended 31st December 2024

	Note	Actual	Budget	Actual upto 31.12.2023
		Rs.	Rs.	Rs.
Revenue	1	1,199,655,316	1,772,000,000	1,159,435,207
Other Income	2	<u>343,449,827</u>	<u>473,346,000</u>	<u>313,011,787</u>
Total Income		<u>1,543,105,144</u>	<u>2,245,346,000</u>	<u>1,472,446,994</u>
Less ;				
Distribution Expenses	3	100,470,296	99,900,000	59,929,645
Administration Expenses	4	1,340,253,489	1,293,521,000	1,287,827,396
Programme Expenses	5	318,638,148	800,402,000	336,347,500
Finance Expenses	6	<u>30,778,093</u>	<u>36,277,000</u>	<u>52,951,609</u>
Total Expenses		<u>1,790,140,027</u>	<u>2,230,100,000</u>	<u>1,737,056,149</u>
Profit /(Loss) Before VRS & Income Tax		<u>(247,034,884)</u>	<u>15,246,000</u>	<u>(264,609,155)</u>
VRS Payments		-	-	95,069,479
Profit /(Loss) After VRS & Before Income Tax		<u>(247,034,884)</u>	<u>15,246,000</u>	<u>(359,678,634)</u>
Income Tax/Deferred Tax		<u>(8,447,381)</u>	<u>(4,200,000)</u>	<u>16,464,212</u>
Profit /(Loss) After VRS & Income Tax/Deferred Tax		<u>(255,482,264)</u>	<u>11,046,000</u>	<u>(343,214,422)</u>

Appendix - III

Sri Lanka Rupavahini Corporation Notes to the Accounts

	Actual	% from total Revenue/ Expenditure	Budget	Actual up to 31.12.2023
	Rs.		Rs.	Rs.
01. Revenue				
Sale of TV Time - Channel 1	980,780,106	64	1,400,000,000	879,325,297
Sale of TV Time - Channel Eye	81,847,026	5	135,000,000	157,267,360
Sale of TV Time - Contra Deal	24,847,250	2	12,000,000	18,020,000
Sale of TV Time - 3rd Channel	112,180,934	7	225,000,000	104,822,551
N.B.T. on Sale of TV Time	-	-	-	-
	<u>1,199,655,316</u>	<u>78</u>	<u>1,772,000,000</u>	<u>1,159,435,207</u>
02. Other Income				
Production Income (Commercial)	128,167,968	8	130,000,000	110,169,000
Production Income (Others)	18,492,938	1	-	-
Investment Income	6,575,443	0	30,000,000	24,094,094
Others	190,213,479	12	313,346,000	178,748,693
	<u>343,449,827</u>	<u>22</u>	<u>473,346,000</u>	<u>313,011,787</u>
Total Revenue	<u>1,543,105,144</u>	<u>100</u>	<u>2,245,346,000</u>	<u>1,472,446,994</u>
03. Distribution Expenses				
Agency Commission	60,735,127	3	79,000,000	55,167,62
Promotional Expenses	631,337	0	5,000,000	993,46
Incentive Payment for M/Manager	-	-	-	-
Commercial Contra Expenses	23,166,805	1	12,000,000	-
Recorded Cassettes	381,995	0	1,090,000	519,09
Bad Debts Provision(Client)	15,555,032	1	2,810,000	3,249,46
	<u>100,470,296</u>	<u>6</u>	<u>99,900,000</u>	<u>59,929,64</u>
04. Administration Expenses				
Salaries	596,943,607	33	547,758,000	582,988,37
Over Time & Holiday Pay	227,380,945	13	216,800,000	203,775,41
Incentive & Other Allowances	52,766,618	3	57,310,000	56,756,12
Depreciation	10,903,644	1	14,852,000	12,109,82
N.B.T./SSCL	30,161,121	2	-	-
Subscription Fees	11,974,723	1	23,500,000	20,244,67
Other Administration Expenses	410,122,830	23	433,301,000	411,952,99
	<u>1,340,253,489</u>	<u>75</u>	<u>1,293,521,000</u>	<u>1,287,827,39</u>
05. Programme Expenses				
Educational Programme	10,468,105	1	20,899,000	12,447,00
General Programme	63,010,788	4	116,053,000	36,594,43
News Programme	68,104,398	4	84,560,000	61,240,17
Channel Eye Programme	45,651,686	3	69,412,000	48,531,14
TV Rights	42,112,917	2	386,500,000	47,318,00
Commercial Production	4,920,578	0	16,978,000	13,986,28
Social media Development charges	7,589	0	1,000,000	1,640,75
Depreciation	84,362,089	5	105,000,000	114,589,70
	<u>318,638,148</u>	<u>18</u>	<u>800,402,000</u>	<u>336,347,50</u>

06. Finance Expenses

Bank Charges	540,040	0	577,000	733,495
Financial & Other - Bank Interest	1,848,721	0	14,500,000	27,873,507
Bank Loan Interest	9,152,609	1	18,000,000	20,909,977
Bank Guarantee Charges	-	-	-	-
Lease Interest	-	-	-	-
Financial & Other - Audit Fees	1,248,000	0	1,300,000	1,200,000
Financial & Other - Legal Fees	2,199,696	0	1,500,000	1,817,005
Consultancy & Other Pro. Charges	-	-	250,000	240,000
Financial & Other - Write off	15,782,513	1	-	-
Stamp Duty	6,515	0	50,000	177,625
Tax on Foreign Prog.	-	-	100,000	-
	<u>30,778,093</u>	<u>2</u>	<u>36,277,000</u>	<u>52,951,609</u>
Total Expenditure	<u>1,790,140,027</u>	<u>100</u>	<u>2,230,100,000</u>	<u>1,737,056,149</u>
Profit/(Loss) Before Tax & VRS	<u>(247,034,884)</u>		<u>15,246,000</u>	<u>(264,609,155)</u>
VRS Payments	-	-	-	95,069,479
Profit/(Loss) After VRS & Before Tax	<u>(247,034,884)</u>		<u>15,246,000</u>	<u>(359,678,634)</u>
Income Tax/Deferred Tax	(8,447,381)		(4,200,000)	16,464,212
Profit/(Loss) for the Year	<u>(255,482,264)</u>		<u>11,046,000</u>	<u>(343,214,422)</u>